



ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව

වාර්ෂික වාර්තාව

2017-2018

පටුන

දැක්ම, මෙහෙවර සහ සංස්ථාපිත අරමුණු	04
අරමුණු, කාර්යයන් හා සේවාවන් සහ වසරේ ප්‍රගතිය	05
සංස්ථාපිත තොරතුරු	06
සහාපතිතුමාගේ පණිවිඩය	07
ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ අංශ ප්‍රධානීන්.....	08-09
භාණ්ඩ නාමාවලිය.....	10-12
ව්‍යාපාර සමාලෝචනය.....	13
රැකියා උත්පාදන	14
e - සේවා සැපයුම් පද්ධතිය.....	15
සංස්ථාපිත පිලිගත් සම්මතයන්.....	16
මූල්‍ය කාර්යසාධනය	17
ප්‍රස්ථාරික නිරූපනය	18
විකුණුම් ආදායම් ප්‍රස්ථාරික නිරූපණය	19
වෙළඳ අංශ ප්‍රගතිය.....	20
විගණකවරුන්ගේ වාර්තාව.....	21
මුළු ආදායම් ප්‍රකාශය	22
මූල්‍ය තත්ව ප්‍රකාශය (ශේෂ පත්‍රය).....	23
හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය	24
මුදල් ප්‍රවාහ ප්‍රකාශය.....	25
මූල්‍ය වාර්තා සඳහා සටහන්.....	26-44

දැක්ම, මෙහෙවර හා සංස්ථාපිත අරමුණු



දැක්ම

දේශීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වීම.

මෙහෙවර ප්‍රකාශය

වෙළඳ පොළේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන් සපයා දීමට අමතරව, රජයේ ආයතනවල මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට හේතු වන පරිදි ආයතනවල සියළුම භාණ්ඩ සහ සේවා සැපයීම සහ එස්.ටී.සී. ආයතනයට සම්බන්ධ සියළුම පාර්ශවයන්ගේ අභිවෘද්ධිය මුල් කරගෙන සහ ශ්‍රී ලංකාව ආසියාවේ වාණිජ කේන්ද්‍රය වීමට උපකාරී විය

සංස්ථාපිත අරමුණු

“සාධාරණ ඉපැයීම්, පුද්ගල හා වෘත්තීය සංවර්ධනය සඳහා දායකත්වයක් ලබා දීම සහ අධ්‍යක්ෂ මණ්ඩලය නියම කරගත් පරිදි විශේෂිත වෙළඳනාමයක් යටතේ නිෂ්පාදන නායකත්වයක් පිහිටුවා ගැනීම.”



අරමුණු, කාර්යයන් හා සේවාවන් සහ වසරේ ප්‍රගතිය

අරමුණු

- ☐ විවිධත්වයෙන් යුතු භාණ්ඩ විකුණුම්කරණය හා වමගින් වෙළඳපොල තුළ ස්ථාවර වීම.
- ☐ ජාත්‍යන්තර වෙළඳපොලෙහි ඇති කීර්තිමත් සහ විශ්වාසදායී වෙළඳ නාමයන් අප රට තුළ නියෝජනය කිරීම.
- ☐ ආයතනයේ අදායම හා ලාභය වර්ධනය කර සහ වමගින් ආයතනයේ නාමය ප්‍රවලිත කරලීම.
- ☐ රාජ්‍ය අංශයේ අවශ්‍යතා කාර්යක්ෂම අයුරින් ඉටුකිරීම මගින් සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම.
- ☐ පාරිභෝගික අවශ්‍යතා ඉටු කරලීම සඳහා ආයතනයේ ප්‍රධාන නිශ්පාදන ආයෝජන ක්ෂේත්‍ර මගින් කටයුතු දියත් කිරීම.
- ☐ රජය, පාරිභෝගිකයන් හා සේවක මණ්ඩලය පිළිබඳව නිරන්තර අවධානය යොමුකරමින් ඵලදායීතාවය වර්ධනය කිරීමට කටයුතු කිරීම.

මෙහෙයුම් උපායමාර්ග

- ☐ පාරිභෝගික ප්‍රවේශය පහසු කරලීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම.
- ☐ දැනට පිහිටුවා ඇති ප්‍රදර්ශනාගාර වලට අමතරව නවතම මෙහා ප්‍රදර්ශනාගාර පිහිටුවීම.
- ☐ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවය මත භාණ්ඩ නාමාවලිය වැඩි කිරීම.
- ☐ වෙබ් අඩවි ආශ්‍රිත ව්‍යාපාර කළමණාකරණය සහ සම්පත් සැලසුම් පද්ධතීන් ක්‍රියාත්මක කිරීම මගින් දත්ත කළමණාකරණය, ප්‍රසම්පාදන අනුමැතිය සහ මානව සම්පත් කළමණාකරණය සිදු කිරීම.
- ☐ ප්‍රධාන ආයෝජන නිශ්පාදන ක්ෂේත්‍රයන්හි කාර්යක්ෂම ලෙස නියැලීම.

2017- 2018 වසරේ ප්‍රගතිය

මෙම වසරේ ආයතනයේ ව්‍යාපාරික පිරිවැදුම රු.මි 4,334 ක් ලෙස වාර්තාගත විය. තවද වෙනත් ආදායම් ලෙස රු.මි. 18 උපයා ඇත. තවද ආදායම් බදු වලට පෙර ලාභය රු.මි. 82.3 ක් වූ අතර වර්ෂය ඇතුලත මුළු ස්කන්ධයේ වැඩි වීම රු.මි.820 කි.

විමෙන්නම් 2018 මාර්තු මාසය වන විට සේවකයින් 452 ක් සඳහා රැකියා උත්පාදනය කර දීමට ද STC ආයතනයට හැකියාව ලැබී ඇත.

විමෙන්නම් අප නිශ්පාදන සමාගම් සමඟ සහයෝගීත්වයෙන් STC වෙළඳ නාමය යටතේ නව භාණ්ඩ රැසක් වෙළඳ පොළට හදුන්වා දීමට සැලසුම් සකසා ඇති අතර STC ඡායා පිටපත් සහ STC වායු සම්කරණ යන්ත්‍ර දැනටමත් වෙළඳ පොලට හදුන්වා දී ඇති භාණ්ඩ අතර ප්‍රධාන වේ.

සංස්ථාපිත තොරතුරු

- සමාගමේ නම :** සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) හිඟිගත සංස්ථාව
- තෙතික ස්වභාවය :** එස්.ටී.සී. ජෙනරල් ට්‍රේඩිං සමාගම වශයෙන් හැඳින්වූ සමාගමේ නම 2010.10.01 දින සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) හිඟිගත සංස්ථාව ලෙස 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලදී. මීට පෙර 1982 අංක 17 දරණ සමාගම් පනතට අනුව ලංකා ජෙනරල් ට්‍රේඩිං කම්පැණි ලිමිටඩ් වශයෙන් පැවති මෙම සමාගම වියට් පෙර 1970 අංක 33 දරණ සමාගම් පනත යටතේ පිහිටුවන ලද රජයේ වාණිජ (විවිධ) හිඟිගත සංස්ථාව වේ. එසේම මෙම සමාගම කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ අනුබද්ධිත සමාගමකි.
- සභාපති/කළමනාකාර අධ්‍යක්ෂක :** හුසේන් ඩයිලා මහතා (පත්වීම 2018.06.20)
ආචාර්ය ඒ. එම්. ජමීල් මහතා (ඉවත්වීම 2018.06.08)
- අධ්‍යක්ෂකවරු :** එස්.එල් ඩීන් මහතා
ඩී ජීවන්දන් මහතා
ඒ හිතාර්සන් මහතා
ටී. ඒ චිරසේන මහතා
එස්. ඉලංගතිලක මහතා
කේ.ආර්යවත්ස මහතා
- සමාගමේ ලේකම් :** කේ.එල්. මැනේජ්මන්ට් කන්සල්ටන් (ප්‍රයිවට්) ලිමිටඩ්
- විගණකවරු :** විගණකාධිපති
ජාතික විගණන කාර්යාලය
කො.306/72, පොල්දූව පාර,
බත්තරමුල්ල.
- බැංකුකරුවන් :** මහජන බැංකුව
ලංකා බැංකුව
ජාතික සංවර්ධන බැංකුව
සම්පත් බැංකුව
- ලියාපදිංචි කාර්යාලය :** තැ.පෙ. 1686
100, නවමි මාවත,
කොළඹ 02, ශ්‍රී ලංකා
දුරකථනය : 2422341-3
ෆැක්ස්: 2447970
විද්‍යුත් තැපෑල : lankagen@stnet.lk
වෙබ් අඩවිය : www.stcgeneral.com
- සමාගමේ ලියාපදිංචි අංකය :** PB 863
- සේවකයන් සංඛ්‍යාව :** 2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය තුළ සමාගම විසින් සේවකයන් 452 දෙනෙකු සේවයේ හියුක්ත කොට ඇත.

සභාපතිතුමාගේ පණිවිඩය

2017/2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව ආයතනයට අවුරුදු 47 ක් සපිරෙන මෙම අවස්ථාවේ ඔබ සැම වෙත ඉදිරිපත් කරන්නෙමි.

බාහිර පාරිසරික සාධක

2017/2018 වර්ෂය තුළදී ජාතික දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන අනුපාතය 4.4% සිට 3.2% දක්වා පහත වැටී ඇත. කෘෂිකාර්මික අංශය 0.8% ක සෘණ වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර කර්මාන්ත හා සේවා අංශ පිළිවෙලින් 3.2% සහ 3.1% කින් වර්ධනය වී තිබේ. නියඟය හා ශං වතුර වැනි අහිතකර දේශගුණික තත්වයන් මෙම වර්ෂයේදී ද බලපෑ කරුණු වන අතර එමගින් කෘෂි කාර්මික අංශයේ පහත වැටීම සිදු වී ඇත. මෙම අහිතකර තත්වයේ බලපෑම හේතුවෙන් ගෙවන දිවයින පුරා ජනයාගේ සමස්ථ ඉල්ලුමේ අඩුවීමක් ද සිදුවිය.

මෙම වර්ෂය තුළදී උද්ධමනය 6.7% සිට 5.3% දක්වා අඩු වී ඇත. 2017/2018 වසර තුළදී ද ආර්ථිකය යහපත් අතට හැරවීමට අපේක්ෂා කලද එය එසේ සිදු නොවුණි. එබැවින් වෙළඳපොළ තුළ පැවති දරුණු තරඟකාරීත්වය අඩුකර දීමට වෙළඳපොළ පැවතුණි. බාහිර පරිසර සාධක වඩාත් අභියෝගාත්මක වූවත් එස්.ටී.සී ආයතනය ස්ථාවර වර්ධනයක ව්‍යාපාරික කාර්යසාධනය කළමනාකරනය කර ගැනීමට ශ්‍රී ලංකා රාජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවට හැකිවිය.

2017/2018 කාලය තුළ එස්.ටී.සී ආයතනයේ සිදුවූ ප්‍රගතිය

2016/2017 පෙර වසරට සාපේක්ෂව 15.6% ක වර්ධනයක් සමඟ සමස්ථ ව්‍යාපාරික ආදායම රු.මි.4,334 ලෙස වාර්තා විය. ගෘහ උපකරණ අංශය කාර්යාලීය ලිපිලිව්‍ය අංශය සහ ටයර් අංශයන් මෙම ආදායම වැඩි කිරීමට දායක විය. රසායනික ද්‍රව්‍ය අංශයේ වැඩි වීමත් අපේක්ෂා කලද එම අංශයේ 4% ක සෘණාත්මක වර්ධනයක් පෙන්නුම් කරන ලදී. කෙසේ වෙතත් තොරතුරු තාක්ෂණ අංශය 12% කින් ආදායම වර්ධනයට දායක විය. වර්ෂය තුළ දළ ලාභය රු.මි. 788 ක් ලෙස වාර්තා ගත වූ අතර පසුගිය වසරට සාපේක්ෂව එය 20% ක වර්ධනයකි. එමෙන්ම දළ ලාභ අනුපාතිකය 18% ක් වූ අතර එය පසුගිය වසරේ 17.5% ක් විය. එමෙන්ම අනෙකුත් මෙහෙයුම් ආදායම් රු.මි. 18 ක් වූ අතර පසුගිය වසරේ එය රු. මි.12 ක් විය. පසුගිය වසරට සාපේක්ෂව සමස්ථ බෙදා හැරීමේ වියදම් හා පරිපාලන වියදම් රු.මි. 63 කින් වැඩි වී ඇති අතර සමස්ථ වියදම් එකතුව රු.මි.640කි. මෙම වැඩි වීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වැරදුම්, ගබඩා හා ප්‍රදර්ශනාගාර කුලී සහ තොග හානිකරණ වියදම් හි වැඩි වීමය. ශුද්ධ පොලී වියදම පසුගිය වසරේ රු.මි. 48 ක් වූ අතර එය මෙම වසරේදී රු.මි. 78 ක් විය. එය 62% ක වැඩිවීමක් වන අතර වෙළඳපොළ පොලී අනුපාතයන්ගේ වැඩි වීම එයට ප්‍රධාන වශයෙන් හේතු විය. රු.මි. 586 කින් විකුණුම් වර්ධනය කර ගැනීම සඳහා බැංකු ආයතනයන්ගෙන් බැංකු ණය ලබා ගැනීමට සිදුවිය. පසුගිය වසරේ රු.මි. 51 ක් වූ බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය මෙම වසරේදී රු.මි. 61 ක් විය. එය පසුගිය වසරට සාපේක්ෂව 20% ක වර්ධනයකි. 2017/2018 වර්ෂය වෙනුවෙන් කොටසක් සඳහා මූලික ඉපයුම රු. 4.00 සිට රු. 6.87 දක්වා වර්ධනය විය. 2017/2018 වර්ෂය අවසානයේදී එස්.ටී.සී ආයතනයේ කාර්ය මණ්ඩලය 452 කින් සමන්විත විය.

අනාගත සැලසුම්

එස්.ටී.සී ආයතනයේ වෙළඳ ප්‍රතිරූපය ප්‍රශස්ථ කිරීම සඳහා එස්.ටී.සී නාමය යටතේ කාණ්ඩ වෙළඳ පොළට හඳුන්වා දීම සඳහා අධ්‍යයනයන් කරන ලදී. එස්.ටී.සී ආයතනයේ පාරිභෝගික පදනමෙන් 70% ක් රාජ්‍ය අංශය නියෝජනය කරනු ලබයි. පාරිභෝගික අවශ්‍යතාවයන් හඳුනාගැනීම සඳහා අලවිකරණ උත්සහයන් ගෙන ඒමට ප්‍රයත්නයන් දරනු ලැබේ. ආයතනයේ පවතින දිගුකාලීන ණය ගැතියන්ගේ ණය අයකර ගැනීමට සහ සෙමින් අලවි වන කාණ්ඩ මුදල් බවට පරිවර්ථනය කර ගැනීම සඳහා විවිධ කළමනාකරන ක්‍රියා මාර්ග සැලසුම් කරන ලදී.

මෙම අවස්ථාවේදී මා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ගරු ඇමතිතුමාට මාගේ ස්තූතිය ප්‍රකාශ කර සිටින අතර ඉතා අගනා සහයෝගයක් ලබා දුන් අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු බැංකුකරුවන් පාරිභෝගිකයන් ව්‍යාපාරික සහකරුවන් මෙන්ම එස්.ටී.සී ආයතනයේ කළමනාකාරීත්ව කණ්ඩායම වෙත ද මාගේ හදවර් කෘතඥතාවය ප්‍රකාශ කර සිටිමි.

හුසේන් වී බයිලා

සභාපති /කළමනාකරණ අධ්‍යක්ෂක

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව

ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ අංශ ප්‍රධානීන්

ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය

සභාපති/කළමනාකාර අධ්‍යක්ෂක	හුසේන් ඩයලා මහතා
ක්‍රියාකාරී අධ්‍යක්ෂක	එස්. එල්. ඩීන් මහතා
සාමාන්‍යාධිකාරී	චම්බ්‍රා ඉද්දමල්ගොඩ මහත්මිය
මුදල් කළමනාකාර	මෙරිල් හෝනිස් මහතා

අංශ ප්‍රධානීන්

රසායන ද්‍රව්‍ය අංශය	
සහකාර කළමනාකාර	කේ.එච්.ගුණවර්ධන මහතා
කාර්යාලීය උපකරණ අංශය	
සහකාර කළමනාකාර	සීතා ජයන්ති මහත්මිය
ගෘහ උපකරණ අංශය	
සහකාර කළමනාකාර	එන්.පී.රණසිංහ මෙනවිය
තොරතුරු තාක්ෂණ අංශය	
සහකාර කළමනාකාර	අනුපමා පීරිස් මහත්මිය
මිනිසුන් සේවා අංශය	
කළමනාකාර	එම්.අයි.එම්.අසාර් මහතා
සහකාර කළමනාකාර	කේ.පී.සී.ජානක මහතා
විද්‍යුත් හා විදුලි උපකරණ අංශය	
කළමනාකාර	කේ.එල්.ජයරත්න මහතා
කෘෂි උපකරණ සහ යාන්ත්‍රික උපකරණ අංශය	
සහකාර කළමනාකාර	මදුසානි අකුරුගොඩ මහත්මිය
බැටරි අංශය	
කළමනාකාර	ඩී.කේ.ජයසූරිය මහත්මිය
ඉදිකිරීම්,ලෝහ භාණ්ඩ සහ කාර්යාලීය ගෘහභාණ්ඩ අංශය	
සහකාර කළමනාකාර	අනුරුද්ධ මහේෂ් මහතා
ටයර් සහ බැටරි අංශය	
සහකාර කළමනාකාර	එස්.ඩී.සිල්වා මහත්මිය
පාරිභෝගික භාණ්ඩ අංශය	
කණිෂ්ඨ විධායක නිලධාරී	ඩී.පී.කුමාර මහතා
වෙළඳ අංශය	
වැ.බ. ජ්‍යෙෂ්ඨ කළමනාකාර	විජුල ද සිල්වා මහතා
විශේෂ ව්‍යාපෘති හා වෙළඳ අංශය	
සහකාර කළමනාකාර	මිහිරි හේරත් මෙනවිය
ප්‍රදර්ශනාගාර අධීක්ෂණය	
කළමනාකාර	ගයන් රණතුංග මහතා
තීරුබදු සහිත වෙළඳ අංශය	
වැ.බ.කළමනාකාර	කෙනෙත් ජයසුන්දර මහතා

ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ අංශ ප්‍රධානීන්

අංශ ප්‍රධානීන්

ප්‍රසම්පාදන අංශය

ජ්‍යෙෂ්ඨ කළමනාකාර

මහේෂ් මෙන්ඩිස් මහතා

මුදල් අංශය

මුදල් කළමනාකාර

මෙරිල් හෝනිස් මහතා

තොරතුරු තාක්ෂණ අංශය

වි.බී. ජ්‍යෙෂ්ඨ කළමනාකාර

හිරෝෂි නිශිධාර මහතා

අභ්‍යන්තර විගණන අංශය

කළමනාකාර - අභ්‍යන්තර විගණක

එල්.සමුද්‍රා මෙනවිය

මානව සම්පත් අංශය

හීනි හිලධාරීන්

ආර්.එස්.ඩී.රත්නායක මිය

එස්.ටී.සී. ප්‍රදර්ශනාගාර

1. කුරුණෑගල ප්‍රදර්ශනාගාරය නො.249/3/1, පුත්තලම් පාර,කුරුණෑගල
2. නුවර ප්‍රදර්ශනාගාරය නො.449,විලියම් ගොපල්ලව මාවත, නුවර
3. මාතර ප්‍රදර්ශනාගාරය නො.11, YMCA ගොඩනැගිල්ල, දුම්රියපල පාර,මාතර
4. අනුරාධපුර ප්‍රදර්ශනාගාරය 561-B ,38 4වන මාවත, අනුරාධපුර
5. යාපනය ප්‍රදර්ශනාගාරය නො. 127,MPCS ගොඩනැගිල්ල, KKS පාර,යාපනය
6. සයිනිදම්මරතු ප්‍රදර්ශනාගාරය, නො.452,ප්‍රදාන පාර, සයිනිදම්මරතු .
7. පොලොන්නරුව ප්‍රදර්ශනාගාරය, නො. 75/B, අලපාර,කදුරුවෙල .
8. සෙයිලන්සීටි ප්‍රදර්ශනාගාරය , ආර්ථික මධ්‍යස්ථානය , නාරාහේන්පිට .

භාණ්ඩ නාමාවලිය



කාර්යාලීය ලිපිද්‍රව්‍ය

ඩබල් ඒ සහ අනෙකුත් ගොරෝ කොපි ජේපර්, බෝඩ්, පොත්, ෆයිල් කවර සහ රැඳවුම්, ලියුම් කවර, කාර්යාලීය බෑග්, පෑන් සහ පෑන්සල්, වයිට් බෝඩ් සහ පෑන්, කතුරු, ඝණක යන්ත්‍ර, ස්ටේප්ලර් සහ පන්චර්, සිඩ් සහ ඩිවිඩ් ඇතුළු අනෙකුත් සියළුම කාර්යාලීය උපකරණ



ගෘහ උපකරණ

ඇළුම්හිසම් භාණ්ඩ, පෝසිලේන් හිඡ්පාදන, මුළුතැන්ගෙයි උපකරණ, සියළුම වර්ගයේ පිරිසිදුකාරක, ක්‍රීඩා උපකරණ, ජ්ලාස්ටික් උපකරණ, පිරිසි කෝප්ප,හැඳි ගෑරුප්පු, කේතල් සහ ජෝග්ගු , වතුර පිල්ටර්, කොට්ට, මෙට්ට සහ ඇඳ ඇතිරිලි, රබර් කාපට්, බරකිරණ උපකරණ, කුඩ සහ වැහි කබා, ඩිත්ති ඔරලෝසු, අත් පිස්නා සහ සියළුම කඩදාසි හිඡ්පාදන



තොරතුරු තාක්ෂණ ආශ්‍රිත උපකරණ

ලැප් ටොප්, පරිඝණක සහ මුද්‍රණ යන්ත්‍ර, ෆැක්ස් සහ ස්කෑන් යන්ත්‍ර , ගොරෝ කොපි යන්ත්‍ර සහ සියළුම පරිඝණක උපාංග



විදුලි හා විද්‍යුත් උපාංග

වායු සම්කරණ යන්ත්‍ර, KDK ෆෑන්, ඩීපීටල් කැමරා, බහු මාධ්‍ය ප්‍රොජෙක්ටර් සහ ස්කෑන් යන්ත්‍ර ,ගෘහස්ථ සහ චලිතමහන් ස්පීකර්, ජෙනරේටර්, සී.සී.ටී.වී පද්ධති, වේලා සටහන් යන්ත්‍ර, CFL බල්බ්, ආපදා පහන් දුරකථන, වයර්න් උපකරණ ඇතුළු අනෙකුත් විදුලි උපාංග

භාණ්ඩ නාමාවලිය



වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ

Homecare Products
 Personal Care Products
 Food Brands



ටයර් සහ "EXIDE" බැටරි



කෘෂිකාර්මික උපකරණ ඇතුළු යන්ත්‍රෝපකරණ

කටු කම්බි, තණකොළ කපන මැෂීම්, වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර්, පිහි, කැනි, සියළුම වර්ගයේ විදුලි මෙවලම්, අත් මෙවලම්, චතුර පොම්ප, ආරක්ෂිත උපකරණ (හිස්වැසුම් අත්මේස් සපත්තු) පොලිතින් සීලර්



යතුරුපැදි

මෝටර් බයිසිකල් (100cc "110cc "125cc "150cc "180 cc), ස්කූටර්

භාණ්ඩ නාමාවලිය



අන්‍යන්තර සැලසුම් නිර්මාණකරනය සහ කාර්යාලීය ගෘහභාණ්ඩ

වාණේ ගෘහ භාණ්ඩ (පුටු, මේස, කබඩි, කැබිනට්, පොත් රාක්ක) දැව භාණ්ඩ (පුටු, මේස, කබඩි, කැබිනට්, පොත් රාක්ක) මෙලමයින් ගෘහ භාණ්ඩ (පුටු, මේස, කබඩි, කැබිනට්, පොත් රාක්ක)



රසායනික ද්‍රව්‍ය

කර්මාන්ත ආශ්‍රිත රසායනික ද්‍රව්‍ය, පරීක්ෂණාගාර රසායනික ද්‍රව්‍ය, විශේෂිත රසායනික ද්‍රව්‍ය, තෝරාගත් පුපුරණ රසායනික ද්‍රව්‍ය




තීරු බදු රහිත වෙළඳසැල


විදේශිකයන් සඳහා වූ තීරුබදු රහිත ප්‍රදර්ශනාගාරය

ව්‍යාපාර සමාලෝචනය

විකුණුම් වර්ධනය (රු. මි)




ආදායම් බදු වලට පසු ශුද්ධ ලාභය (රු. මි)



රැකියා උත්පාදන

2013 - 2018

රැකියා උත්පාදනය 2013/2014 සිට 2017/2018 දක්වා



e-සේවා සැපයුම් පද්ධතිය

ව්‍යාපාර සම්පත් මෘදුකාංගයේ විශේෂ ලක්ෂණ

තොග, සැපයුම් සේවා, මානව සම්පත්, පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය යනාදී බොහෝ පුළුල් වූ හැකියාවන් ලබාදෙමින් ව්‍යාපාර සම්පත් සැලසුම් මෘදුකාංගය සමස්ථ ව්‍යාපාරයේ ප්‍රධාන ක්‍රියාකාරකම් වර්ධනය කරනු ලබයි.



ERP මෘදුකාංගය මඟින් STC ආයතනයට හිමි වී ඇති ප්‍රතිලාභයන්

- ☐ ආයතනයේ ව්‍යාපාර කටයුතු ස්වයංක්‍රීයව සිදුකිරීම තුළින් විකුණුම් සහ මෙහෙයුම් සඳහා අනති සහයක් ලැබී ඇත. (ඉන්වොයිස්, මිලදී ගැනීමේ ඇඟවුම්, අපේක්ෂිත ඉදිරි සැලසුම් සකස් කිරීමේ හිඬු අපහසුතා මඟහැරීම).
- ☐ මෙහෙයුම් කටයුතු සිදුකිරීමේදී ඇතිවන අත්වැරදීම් වැලැක්වීම.
- ☐ තීරණාත්මක කළමනාකරණ තීරණ වලට විලඹීමේදී විශාල සහයක් ලබාදීම.
- ☐ ව්‍යාපාරය පවත්වාගෙන යාමේදී සහයෝගීව ක්‍රියාකිරීමේ පැහැදිලි පුළුල් දර්ශනයක් අවශ්‍ය වනු ඇත. එයට අවශ්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳ සංඛ්‍යා දත්ත ගණනය කොට ව්‍යාපාරයේ තීරණ වලට විලඹීම සඳහා දත්ත ලබාගැනීමේ පහසුව.
- ☐ ව්‍යාපාර කටයුතු වලදී සහ ප්‍රසම්පාදන කටයුතු වලදී පාරිභෝගික අවශ්‍යතා හඳුනාගෙන කේන්ද්‍රීය මිලදී ගැනීමේ ආකෘතියක් භාවිතා කොට මෙමගින් අනවශ්‍ය වියදම් සහ හීනපාත්‍ර ධරණයක්


- නොමැති අනවසර පුද්ගලයන්ගේ ග්‍රහනයට පද්ධතිය හතු වීම වැලැක්වීම.
- ☐ පාරිභෝගික සංතෘප්තිය වැඩිකිරීම සඳහා මෙම පද්ධතිය උපයෝගී වී ඇති අතර අදාල කාල සීමාව තුළදී වෙළඳ භාණ්ඩ හා සේවා නිසියාකාරයෙන් පාරිභෝගිකයන් හට ලබාදීම සඳහා මෙම පද්ධතිය ඉවහල්වී ඇතිබව පාරිභෝගික ධනාත්මක ප්‍රතිචාර මඟින් තහවුරු වී ඇත .
- ☐ විශ්ලේෂණාත්මක වාර්තා ජනනය කිරීම තුළින් ආයතනයේ සම්පත් නිසියාකාරයෙන් කළමනාකරණය කොට නාස්තිය මඟහැරීමට ඉවහල් වීම.
- ☐ සියළුම ව්‍යාපාර අංශ මෙම පද්ධතිය මඟින් නිසියාකාරයෙන් කළමනාකරණය කිරීම තුළින් ඉතා පහසුවෙන් ව්‍යාපාර තීරණ වලට විලඹීමට හැකි වීම.
- ☐ ආයතනය බාහිර පාර්ශව සමඟ ව්‍යාපාර කටයුතු වල නිරත වීමේදී විනිවිද භාවයකින් යුතුව තොරතුරු හුවමාරුකර ගන්නා අතර මේ සඳහා ආයතනය තුල පවතින ඵලදායී වාර්තාකරණ ක්‍රියාවලිය තවත් ඉදිරියට රැගෙන යාමට මෙම මෙහෙයුම් පද්ධතිය සමත්විය.

- ☐ මෙහෙයුම් පද්ධතිය සකස් වී ඇත්තේ දත්තයන්ගේ ආරක්ෂාව සිදුවන ආකාරයට වන අතර ආයතනය පුළුල් වීමේදී මෙමගින් අනති සහයක් ලැබී ඇත .
- ☐ නිරන්තරයෙන් වෙනස්වන ව්‍යාපාර සහ තාක්ෂණික ලෝකයට ආයතනය හැඩගැන්වීම සඳහා මෙහෙයුම් පද්ධතිය අනති වේදිකාවක් වී ඇත.


සංස්ථාපිත පිලිගත් සම්මතයන්

පසුගිය වර්ෂය තුළ STC අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමණාකාරීත්වය ඉමහත් කැපවීමකින් සහ ධෛර්යකින් යුතුව ආයතන පාලනය යහපත් අයුරින් පවත්වාගෙන ගොස් ඇත. මීට අමතරව STC සතුව සුදුසුකම්ලත් ගණකාධිකාරී වර්ගයකගෙන් සම්පූර්ණ වූ අභ්‍යන්තර විගණන අංශයක් ඇති අතර එමගින් අභ්‍යන්තර පාලනයේ නිරවද්‍ය භාවය තහවුරු කිරීම සහ යහපත් පාලන පරිසරයක් පවත්වාගෙන යාම සිදුකරයි. තවද විගණන කමිටුවක් මගින් අභ්‍යන්තර විගණන අංශයේ කටයුතු සහ ක්‍රියාකාරීත්වය අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කරනු ලබයි.

අධ්‍යක්ෂ මණ්ඩලය



විගණන කමිටුව



භාවිතා කරනු ලබන ව්‍යාපාර කළමණාකරන මෙවලම්



1. ආයතනික සැලසුම් 2011/12-2015/16
2. වාර්ෂික වාර්තාව 2016/17
3. එස්.ටී.සී. ප්‍රසම්පාදන විධිවිධාන
4. එස්.ටී.සී. ක්‍රියාකාරී සැලසුම්
5. එස්.ටී.සී. භාණ්ඩ භාමාවලිය
6. එස්.ටී.සී. භාමාවලිය
7. එස්.ටී.සී. වෙළඳ ණය පිළිබඳ විධිවිධාන


මූල්‍ය කාර්යසාධනය

	2017 / 2018 (රු. 000)	2016 / 2017 (රු. 000)	වෙනස (%)
මෙහෙයුම්			
පිරිවැටුම	4,334,175	3,748,665	16%
පොළී සහ බදු වලින් පෙර මෙහෙයුම් ඉපැයුම	160,705	109,116	47%
බදු පෙර ලාභය	82,333	61,177	35%
බදු පසු ලාභය	61,434	51,503	19%
ශේෂ පත්‍රය			
ජංගම නොවන වත්කම්	471,022	493,965	-5%
ජංගම වත්කම්	2,523,316	2,156,171	17%
ජංගම වගකීම්	2,045,097	1,763,470	16%
ජංගම නොවන වගකීම්	128,742	127,600	1%
ප්‍රකාශ කළ ප්‍රාග්ධනය හා සංචිත	820,500	759,065	8%
මුදල් ප්‍රවාහ			
මෙහෙයුම් කටයුතු වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය	47,302	92,053	-49%
මෙහෙයුම් කටයුතු සඳහා භාවිතයට ගත් මුදල් ප්‍රවාහය	24,607	80,043	-69%
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනණය වූ ශුද්ධ මුදල්	36,700	28,340	29%
මූල්‍ය ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනණය වූ ශුද්ධ මුදල්	(109,340)	(117,706)	-7%
කොටසක තොරතුරු			
කොටසක ඉපැයුම	7	4	75%
කොටසක ශුද්ධ වත්කම්	82.05	75.91	8%
වැදගත් මූල්‍ය අනුපාත			
දළ ලාභ අනුපාතය	18%	18%	1%
ශුද්ධ ලාභ අනුපාතය	1%	1%	-
ඝෂණීය අනුපාතය	0.81	0.76	0.05
ජංගම අනුපාතය	1.23	1.22	0.01
තෝලන අනුපාතය	1.63	1.57	0.06
හිමිකම් මත ප්‍රතිලාභය	0.07	0.07	0.01
වත්කම් මත ප්‍රතිලාභය	0.022	0.019	0.002

ප්‍රස්ථාරික නිරූපනය


වර්ෂය	පිරිවැදුම (රු. මි)
05 / 06	367
06 / 07	244
07 / 08	321
08 / 09	509
09 / 10	875
10 / 11	1,093
11 / 12	1,872
12 / 13	2,269
13 / 14	3,052
14 / 15	3,862
15 / 16	2,949
16 / 17	3,749
17 / 18	4,334

පිරිවැදුම (රු. මි)




වර්ෂය	බදු පෙර ලාභය (රු. මි)
05 / 06	(29)
06 / 07	(58)
07 / 08	4
08 / 09	28
09 / 10	52
10 / 11	59
11 / 12	82
12 / 13	97
13 / 14	74
14 / 15	11
15 / 16	31
16 / 17	61
17 / 18	82

බදු පෙර ලාභය (රු. මි)




වර්ෂය	මුළු වත්කම් (රු. මි)
05 / 06	450
06 / 07	538
07 / 08	530
08 / 09	600
09 / 10	2,639
10 / 11	2,028
11 / 12	2,469
12 / 13	2,059
13 / 14	2,275
14 / 15	3,051
15 / 16	2,694
16 / 17	2,650
17 / 18	2,994

මුළු වත්කම් (රු. මි)




විකුණුම් ආදායම් ප්‍රස්ථාරික නිරූපණය 2000/2001 සිට 2017/2018



වෙළඳ අංශ ප්‍රගතිය 2017/2018

ආදායම් උත්පාදක



අංශය	ආදායම (රු.)
රසායනික ද්‍රව්‍ය	767,934,157
තොරතුරු තාක්ෂණ අංශය	604,046,918
කාර්යාලීය උපකරණ	532,512,338
මෝටර් රථ අංශය	257,081,798
තිරු බදු රහිත වෙළඳ ප්‍රදර්ශනාගාරය	783,301,510
විද්‍යුත් සහ විදුලි උපකරණ	297,487,998
විශේෂ ව්‍යාපෘති අංශය	216,406,431
ගෘහ උපකරණ	259,173,624
ඉදිකිරීම් ද්‍රව්‍ය	271,006,723
වෙනත්	345,223,678
	4,334,175,175.0



ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය }
எனது இல }
My No }

විසිඑම්/ඊ/එස්වීසී/2017/18FA

ඔබේ අංකය }
உமது இல }
Your No }

දිනය }
திகதி }
Date }

2018 ඔක්තෝබර් 30

ශ්‍රී ලංකා ස්වෛච්ච්ච් ට්‍රේඩින් (ජෙනරල්) කෝපරේෂන් ලිමිටඩ් සමාගමේ 2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපති වාර්තාව

ශ්‍රී ලංකා ස්වෛච්ච්ච් ට්‍රේඩින් (ජෙනරල්) කෝපරේෂන් ලිමිටඩ් සමාගමේ 2018 මාර්තු 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය, ඒදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එම වර්ෂය මඳහා වූ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධාන යටතේ විගණනය කරන ලදී.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම
මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාදාහරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ ("අධ්‍යක්ෂ මණ්ඩලය") වගකීම වේ.

1.3 විගණකගේ වගකීම
මාගේ විගණනය මත පදනමට මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශන න්ගෙන් තොර වන්නේද යන්න පිළිබඳ සාදාහරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළ විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටි, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම්වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිත උචිත විගණන පරිපාටි සැලසුම්කිරීම පිනිස සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාදාහරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් මසාගමේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතබාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාදාහරණවය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල මසස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීම ද විගණනයට ඇතුළත් වේ.

මාගේ මතය සඳහා පදනමක් උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව විශ්වසයයි.

මතය
මූල්‍ය ප්‍රකාශනවලින් 2018 මාර්තු 31 දිනට ශ්‍රී ලංකා ස්වෛච්ච්ච් ට්‍රේඩින් (ජෙනරල්) කෝපරේෂන් ලිමිටඩ් සමාගමේ මූල්‍ය තත්වය සහ ඒදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

වෙනත් තෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව
2007 අංක 07 දරන සමාගම් පනතේ 163 (2) වගන්තියේ නියමය පරිදි පහත සඳහන් කරුණු මම ප්‍රකාශ කරමි
(අ) මතය සඳහා පදනම හා විෂය පථය හා සීමා කිරීම පහත දක්වා ඇති පරිදි වේ
(ආ) විගණනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු හා පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද අතර, මාගේ පරීක්ෂනයෙන් පෙනී යන පරිදි, සමාගම විසින් ක්‍රමවත්ව ගිණුම් වාර්තා පවත්වා ඇති බවත්.

- සමාගම් මූල්‍ය ප්‍රකාශන 2007 අංක 07 දරන සමාගම් පනතේ 151 වගන්තියෙහි අවශ්‍යතාවයන්ට අනුකූල වන බවත් මා දරන්නා වූ මතය වේ.

වාර්තා සභාගත කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) ව්‍යවස්ථාව ප්‍රකාරව මාගේ වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ

එච්. එම්. ගාමිණී විජේසිංහ
විගණකාධිපති

මුළු ආදායම් ප්‍රකාශය

2017 මාර්තු 31 න් අවසන් වසර සඳහා

	සටහන	2017/2018 රු. ශත	2016/2017 රු. ශත
ආදායම	03	4,334,175,176	3,748,665,254
විකුණුම් පිරිවැය		(3,545,687,204)	(3,090,336,662)
දළ ලාභය		788,487,971	658,328,592
වෙනත් මෙහෙයුම් ආදායම්/(වියදම්)	04	18,016,165	12,220,822
		806,504,136	670,549,414
බෙදාහැරීමේ වියදම්	05	144,680,192	112,456,769
පරිපාලන වියදම්	06	495,474,830	464,968,460
		640,155,022	577,425,229
පොළී හා බදු පෙර ඉපැයීම්		166,349,114	93,124,185
ශුද්ධ මූල්‍ය ආදායම/(වියදම)	07	(78,371,967)	(47,938,698)
බදු පෙර ලාභය		87,977,147	45,185,487
ආදායම් බදු	08	(19,318,944)	(5,196,600)
ශුද්ධ වාර්ෂික ලාභය		68,658,203	39,988,886
අනෙකුත් විස්තීර්ණ ආදායම්			
සත්‍ය ලාභය/අලාභය සේවාදායක ප්‍රතිලාභ මත		(5,643,597)	15,992,170
විලම්භිත බදු වියදම		(1,580,207)	(4,477,808)
අනෙකුත් විස්තීර්ණ ආදායම් - බදු අයකල පසු		(7,223,804)	11,514,362
වාර්ෂික ශුද්ධ ආදායම - බදු අයකල පසු		61,434,399	51,503,249
කොටසක් මූලික ඉපයුම	09	6.87	4.00

ගිණුම්කරණ ප්‍රතිපත්තියේ සහ සටහන් 07 සිට 30 දක්වා මෙම මූල්‍ය ප්‍රකාශයේ මූලික කොටස් බව සලකන්න. (වරහන් තුළ දක්වා ඇති සංඛ්‍යාත්මක අගයන් සෘණ අගයන් බව සලකන්න.)

මූල්‍ය තත්ව ප්‍රකාශය (ශේෂ පත්‍රය)


2018 මාර්තු 31 දිනට

වත්කම්	සටහන	2017/2018 රු. ශත	2016/2017 රු. ශත
ජංගම නොවන වත්කම්			
දේපල පිරිසිදු උපකරණ	10	452,319,189	475,084,106
කොටස් ආයෝජන	11	20	20
සේවක ණය	12A	8,581,931	7,729,096
පහසු ගෙවීමේ ණය යෝජනා ක්‍රමය - ජංගම නොවන	12B	2,071,322	2,712,937
ශුද්ධ විලම්භිත බදු වත්කම්	18	8,049,773	8,438,473
මුළු ජංගම නොවන වත්කම්		471,022,235	493,964,631
ජංගම වත්කම්			
තොග	13	872,108,293	813,863,775
වෙළඳ හා වෙනත් ලැබිය යුතු දෑ	14	1,151,728,078	903,544,453
සේවක ණය - වර්ෂයක් ඇතුළත	12A	4,457,856	3,601,876
පහසුගෙවීමේ ණය යෝජනා ක්‍රමය	12B	3,555,187	6,253,428
කෙටි කාලීන ආයෝජන (ස්ථිර තැන්පත්)		447,008,574	407,447,815
මුදල් හා මුදල් සමාන දෑ	15	44,458,562	21,459,321
		2,523,316,550	2,156,170,669
මුළු ජංගම වත්කම්		2,994,338,782	2,650,135,297
ස්කන්ධය හා වගකීම			
ප්‍රාග්ධනය හා සංචිත			
ප්‍රකාශ කළ ප්‍රාග්ධනය (රු 10 සාමාන්‍ය කොටස් මිලියන 10)		100,000,000	100,000,000
පොදු සංචිත		45,607,646	45,607,646
ප්‍රත්‍යාග්‍යාන සංචිත		241,108,234	241,108,234
අනෙකුත් සංචිත		(10,573,548)	(3,349,743)
ප්‍රත්‍යාග්‍යාන සංචිත රඳවා ගත් ඉපැයීම්		444,357,568	375,669,364
මුළු ස්කන්ධය		820,499,900	759,065,500
ජංගම නොවන වගකීම්			
පොළී ගෙවන වගකීම් - කල්බදු	16	169,638	4,991,716
විශ්‍රාමික ප්‍රතිලාභ වගකීම්	17	29,317,174	24,217,549
රජයෙන් ප්‍රතිපාදනය කරන ලද විලම්භිත ආදායම් ගිණුම		41,488,114	-
පොළී ගෙවන වගකීම් - බැංකු ණය	19	57,766,780	98,390,380
		128,741,706	127,599,645
ජංගම වගකීම්			
ගෙවිය යුතු ආදායම් බදු		10,661,017	9,123,171
කෙටි කාලීන ණය	19	876,075,376	752,143,787
පොළී ගෙවන වගකීම්- කල්බදු	16	4,916,092	5,715,692
වෙළඳ සහ වෙනත් ණය හිමියෝ	20	752,228,973	666,304,515
බැංකු අයිතව	21	401,215,719	330,182,987
		2,045,097,176	1,763,470,151
මුළු ස්කන්ධය හා වගකීම		2,994,338,782	2,650,135,297

ගිණුම්කරණ ප්‍රතිපත්තිය සහ සටහන් 07 සිට 30 දක්වා මෙම මූල්‍ය ප්‍රකාශයේ මූලික කොටස් බව සලකන්න. (වරහන් තුල දක්වා ඇති සංඛ්‍යාත්මක අගයන් සෘණ අගයන් බව සලකන්න.) ඉහත මූල්‍ය ප්‍රකාශන 2007 අංක 7 දරණ සමාගම් පනතට අනුකූලව සකසා ඇත.


මුදල් කළමනාකාර

අධ්‍යක්ෂක මණ්ඩලය මෙම මූල්‍ය ප්‍රකාශ වල ඉදිරිපත් කිරීමට සහ ඒ සම්බන්ධයෙන් වගකීම භාරගනු ලබයි අනුමත සහ අත්සන් කරන ලද සහ ශ්‍රී ලංකා රජයේ වාණිජ පීවීඩ හිතිගත සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවෙන්.


සභාපති / කළමනාකාර අධ්‍යක්ෂක
2018, ඔක්තෝබර් 30
කොළඹදී


අධ්‍යක්ෂක

හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය

2018 මාර්තු 31න් අවසන් වූ වසර සඳහා

	ප්‍රකාශ කල ප්‍රාග්ධනය රු. ශත	ප්‍රත්‍යගණන සංචිත රු. ශත	පොදු සංචිත රු. ශත	අනෙකුත් සංචිත රු. ශත	රඳවාගත් ලාභ/අලාභ රු. ශත	එකතුව රු. ශත
2016 අප්‍රේල් 01 දිනට ශේෂය	100,000,000	241,108,234	45,607,646	(14,864,106)	335,710,478	707,562,253
වසර සඳහා ලාභය/අලාභය	-	-	-	-	39,988,886	39,988,886
සත්‍ය ලාභය/අලාභය සේවාදායක ප්‍රතිලාභ මත				11,514,362	-	11,514,362
2017 මාර්තු 31 දිනට ශේෂය	100,000,000	241,108,234	45,607,646	(3,349,743)	375,699,364	759,065,502
2017 අප්‍රේල් 01 දිනට ශේෂය	100,000,000	241,108,234	45,607,646	(3,349,743)	375,699,364	759,065,502
වසර සඳහා ලාභය/අලාභය	-	-	-	-	68,658,203	68,658,203
සත්‍ය ලාභය/අලාභය සේවාදායක ප්‍රතිලාභය				(7,223,804)	-	(7,223,804)
2018 මාර්තු 31 දිනට ශේෂය	100,000,000	241,108,234	45,607,646	(10,573,548)	444,357,568	820,499,900

ගිණුම්කරණ ප්‍රතිපත්තීන් සහ සටහන් 07 සිට 30 දක්වා මෙම මූල්‍ය ප්‍රකාශයේ මූලික කොටස් බව සලකන්න.
(වරහන් තුළ දක්වා ඇති සංඛ්‍යාත්මක අගයන් සෘණ අගයන් බව සලකන්න.)

මුදල් ප්‍රවාහ ප්‍රකාශය

2018 මාර්තු 31න් අවසන් වූ වසර සඳහා 2017

	2017/2018 රු. ශත	2016/2017 රු. ශත
මෙහෙයුම් කටයුතු වලදී ලද මුදල් ප්‍රවාහය		
බදු පෙර ගෙවූ ලාභය	87,977,147	45,185,487
ගැලපීම		
ලිසිං පොලිය	1,356,246	2,565,776
ක්ෂය වීම් / ක්‍රමක්ෂය	48,527,351	49,330,926
පොළී ආදායම	(69,093,040)	(52,025,742)
කෙටිකාලීන ණය හා බැංකු අයිරා පොළී	146,108,760	99,964,440
දේ.පි.උ ඉවත්කිරීමේ ලාභ අලාභ	(19,991)	19,833,225
තොග සහ වෙළඳ ණය ගැනියන් කපාහැරීම්	5,503,360	(6,932,572)
ණයගැති අඩුකිරීම්	(3,391,900)	7,056,371
තොග අඩුකිරීම්	8,965,684	-
පාරිභෝගික සඳහා වෙන් කිරීම	4,151,134	6,383,794
ප්‍රාග්ධන වෙනස්කම් වලින් පසු මෙහෙයුම් ලාභය	230,084,753	171,361,705
තොග වැඩි වීම/අඩු වීම	(67,210,202)	(191,713,616)
වෙළඳ ණයගැනියෝ සහ අනිකුත් ලැබිය යුතු දෑ වැඩි/අඩුවීම	(244,500,423)	(235,663,682)
රජයෙන් ප්‍රතිපාදනය කරන ලද විලම්බිත ආදායම් ගිණුම් වැඩි වීම/අඩු වීම	41,488,114	-
ආනයනික සහල් සහකාරී ලැබීම (වැ/අ)	-	450,594,190
පහසු ගෙවීමේ ණය වැඩි/අඩුවීම	2,487,691	3,013,700
ණයගිම් සහ වෙනත් ගෙවීම් වැඩි වීම/අඩු වීම	84,952,199	(105,539,259)
මෙහෙයුම් ක්‍රියාකාරකම් මගින් ලද මුදල් ප්‍රවාහය	47,302,131	92,053,037
ගෙවූ රඳවා ගැනීමේ බදු	(6,244,215)	(4,473,607)
ගෙවූ ආදායම් බදු	(11,756,131)	(1,619,206)
ගෙවූ පාරිභෝගිකය	(4,695,106)	(5,917,536)
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය	24,606,680	80,042,688
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහය		
දේපල, පිරිසහ සහ උපකරණ මිලදී ගැනීම්	(25,768,594)	(17,475,150)
මෙහෙයුම් ක්‍රියාකාරකම් මගින් ලද ලැබීම් ඉවත්කිරීම්	26,150	1,078,700
කෙටිකාලීන ආයෝජන මගින් ලද පොලිය	62,442,153	44,736,066
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය	36,699,709	28,339,616
මූල්‍ය කටයුතු වලින් ලත් මුදල් ප්‍රවාහය		
ස්ථාවර තැන්පතු වල ආයෝජන	(39,560,760)	(27,325,218)
ශුද්ධ ණය උත්පාදනය	83,307,989	15,416,404
ණය ආපසු ගෙවීම් සහ බැංකු අයිරා පොළී ගෙවීම්	(146,108,760)	(96,512,051)
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය	(109,339,880)	(117,706,420)
ශුද්ධ වර්ධනය / පිරිහීම සහ මුදල් වලට සමාන දෑ	(48,033,491)	(9,324,115)
වසර මුල මුදල් සහ මුදල් වලට සමාන දෑ	(308,723,665)	(299,399,551)
වර්ෂ අවසානයේ මුදල් සහ මුදල වලට සමාන දෑ- (සටහන - අ)	(356,757,157)	(308,723,665)
	31.03.2018	31.03.2017
(සටහන අ) - මුදල් සහ මුදල් වලට සමාන දෑ ගෙනහැර දැක්වීම	රු. ශත	රු. ශත
බැංකු මුදල්		
ලංකා බැංකුව ගිණුම් අංක 008859546	270,658	270,658
සම්පත් බැංකුව ගිණුම් අංක 000930000337	491,890	1,336,457
සම්පත් බැංකුව=(හිරු බදු රහිත) ගිණුම් අංක 002930006974	(10,826,465)	(23,041,483)
ලංකා බැංකුව ගිණුම් අංක 1060	20,347	20,347
NDB බැංකුව : ගිණුම් අංක - 106340003864	5,424,230	4,207,040
මහජන බැංකුව = කුරුණෑගල	1,692,691	80,975
මහජන බැංකුව = මාතර	6,806,415	977,219
මහජන බැංකුව = නුවර	3,765,446	-
මහජන බැංකුව = පොලොන්නරුව	1,157,094	-
මහජන බැංකුව = කල්මුණේ	663,731	967,159
අතැති මුදල්		
සුළු මුදල් ආශ්‍රිතය	572,551	575,537
අතැති මුදල්	23,593,507	12,644,243
බැංකු අයිරාව		
මහජන බැංකුව ගිණුම් අංක = 004100120210918	(380,942,013)	(299,836,278)
මහජන බැංකුව = නුවර	-	379,686
NDB බැංකුව : ගිණුම් අංක - 101000160408	(9,447,240)	(7,305,226)
	(356,757,157)	(308,723,666)

ගිණුම්කරණ ප්‍රතිපත්තිය සහ සටහන් 07 සිට 30 දක්වා මෙම මූල්‍ය ප්‍රකාශයේ මූලික කොටස් බව සලකන්න.
(වර්ෂ තුළ දක්වා ඇති සංඛ්‍යාත්මක අගයන් සාණ අගයන් බව සලකන්න.)

මූල්‍ය වාර්තා සඳහා සටහන්

1. පොදු විස්තරය

සී/ස ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කොට ඇත.

මෙහි ලියාපදිංචි ප්‍රධාන කාර්යාලය අංක 100, නවමි මාවත, කොළඹ 02 යන ස්ථානයේ සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනු ලබයි.

ආයතනයේ ප්‍රධාන කර්තව්‍ය මෙහෙයුම් වෙළඳාම හා ප්‍රතිසම්පාදන කටයුතු වන අතර රාජ්‍ය අංශයේ ප්‍රධාන සැපයුම් කරුවෙකු ලෙස ද ආයතනය ක්‍රියා කරනු ලබයි.

2018 මාර්තු 31 වන දිනට ආයතනික ශ්‍රම බලකාය 452 කි. (2016/17 - 425)

2. වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තින්හි සාරාංශය

2.1 පිළියෙළ කිරීමේ පදනම

2.1.1 අනුගතවීමේ ප්‍රකාශනය

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ නව ප්‍රමිතීන්ට අනුකූලව සහ 2007 අංක 07 දරණ සමාගම් පනතේ නියාමයන්ට අනුකූල වන අයුරින් සකස් කොට ඉදිරිපත් කර ඇත.

2.1.2 ඉදිරිපත් කිරීමේ පදනම

පහත දැක්වෙන අයිතමයන් හැර අනෙකුත් සියළුම අයිතම ගෙනහැර දක්වා ඇත්තේ "වේරිනාසික පිරිවැය පදනම" පදනම් කර ගනිමිනි.

අ)

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත හි අංක 19 ට අනුව, විශ්‍රාමික ප්‍රතිලාභ වගකීම වර්ධමාන අගයට පෙන්වා ඇත්තේ ප්‍රක්ෂිප්ත ඒකක ණය ක්‍රමය පදනම් කර ගනිමිනි.

ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය සමාගම් කටයුතු අධීක්ෂණයෙන් පසුව ආයතනයේ කටයුතු අනාගත කාල පරිච්ඡේදයක් සඳහා කරගෙන යාමට අවශ්‍ය සම්පත් සමාගම සතු බව තහවුරු කර ඇත. එම නිසා අඛණ්ඩ පැවැත්ම හැරුණිද සංකල්පය මූල්‍ය ප්‍රකාශන ප්‍රකාශයට පත් කිරීමේදී සැලකිල්ලට ගෙන ඇත.

2.1.3 සංසන්දනාත්මක විශ්ලේෂණය

පසුගිය වසර වල මූල්‍ය ප්‍රකාශන වල අදාල ශේෂයන් ජංගම වර්ෂයේ ඉදිරිපත් කිරීම්

වලින් සනාථ කිරීම සඳහා අවශ්‍ය විටදී නැවත වර්ගීකරණය කොට දක්වා ඇත.

2.1.4 ඇස්තමේන්තු සහ තීරණාත්මක ගිණුම්කරණ විනිශ්චයන් භාවිතය

මූල්‍ය ප්‍රකාශන අදාල ගිණුම්කරණ ප්‍රතිපත්තීන් අනුව පිළියෙල කිරීමේදී කළමනාකාරිත්වය විනිශ්චයන්, ඇස්තමේන්තු සහ උපකල්පන භාවිතයට ගෙන ඇති අතර මෙමගින් වත්කම්, වගකීම්, ආදායම් සහ වියදම් කෙරෙහි සෘජු බලපෑමක් ඇති අවස්ථාවන්හිදී ප්‍රකාශයට පත් කරන ප්‍රකාශන සැබෑ තත්වයට වෙනස් විය හැකිය.

මෙම ඇස්තමේන්තු සහ උපකල්පන වාර්ෂිකව කළමනාකාරිත්වයේ සමාලෝචනයට පත්වන අතර එම අවස්ථාවන්හිදී ගිණුම්කරණ ඇස්තමේන්තු වලට සිදුකරන ලද ප්‍රතිශෝධන අදාල ගිණුම් වර්ෂයේ හදුනා ගැනීම සහ එම ඇස්තමේන්තු ප්‍රතිශෝධනය කිරීම, සහ ඉදිරි ගිණුම් වර්ෂ වල මූල්‍ය ප්‍රකාශන වලට ගනු ලබයි.

සටහන් අංක 18 - ගිණුම් කිරීමේ නිශ්චිත විශ්‍රාමික ප්‍රතිලාභ වගකීම.

මූල්‍ය ප්‍රකාශන සඳහා බලපාන උද්ධමනකාරී සාධක වලට ගැලපීම් සිදුකර නොමැත.

වැදගත් සහ සුදුසු ප්‍රතිපත්තීන් ඉදිරි සටහන්වල ඉදිරිපත් කර ඇත.

2.1.5 විදේශීය මුදල් ගණුදෙනු පරිවර්තනය

අ)

ඉදිරිපත් කොට භාවිතයේ ඇති සහ ක්‍රියාකාරී මුදල් ඒකකය

විදේශ මුදල් ගණුදෙනු ගිණුම්ගත කිරීමේදී අදාල ගණුදෙනුව සිදුවූ දිනට පැවති විදේශීය හුවමාරු අනුපාතය පදනම් කර ගනු ලබයි. අදාල ගණුදෙනු පියවීමේදී ඇති වූ ලාභ හෝ අලාභ පරිවර්තනය කර ඇත්තේ වසර අවසානයේ පැවති හුවමාරු අනුපාතයන්ට අනුවයි. ආයතනයේ ගිණුම් පිළියෙල කර ඇත්තේ ශ්‍රී ලංකා රුපියල් වලිනි, මෙය ශ්‍රී ලංකාව තුල ක්‍රියාකාරිත්වය දරණ මුදල් ඒකකය වේ.

ආ)

ගණුදෙනු සහ ශේෂයන්

විදේශ මුදල් ගණුදෙනු ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කිරීමේදී අදාල දිනට පැවති විනිමය අනුපාතය අනුව ගලපා ගිණුම් වල දක්වා ඇත.

2.2 වත්කම් සහ ඒවායේ වටිනාකම තක්සේරු කිරීමේ පදනම.

2.2.1 දේපල, පිරිසිදු සහ උපකරණ

2.2.2 හදුනාගැනීම සහ මිණුම්කිරීම

ආයතනය විසින් ගොඩනගා ගත් වත්කම් වල අගය පෙන්වා ඇත්තේ ඒ වෙනුවෙන් දරණ ලද අමු ද්‍රව්‍ය පිරිවැය, සෘජු ශ්‍රමය සහ දරන ලද අනෙකුත් සෘජු වියදම් ද ඇතුළත්ව එම වත්කම් භාවිතයට ගත හැකි වන ආකාරයට පත් කර ගැනීමට දැරූ සියළු පිරිවැය ඇතුළත් අගයට වේ.

කිසියම් දේපල, පිරිසිදු, උපකරණ වර්ෂ කිහිපයකදී මිලට ගත් වත්කම් නම් එහි ඵලදායී ජීවකාලය බෙදා දැක්වීම කල යුත්තේ ප්‍රධාන සංඝටක වල පැවැත්ම පදනම් කර ගනිමිනි.

දේපල, පිරිසිදු, උපකරණවල සම්පූර්ණ ක්ෂය අගය අඩුකල පසු අගය වාර්ෂික සමාලෝචනයට ලක්වන අතර කිසියම් වෙනස්කමක් සිදු වුවහොත් එම වෙනස්කමට අදාල පිරිවැය මත වූ ක්ෂය අගය අඩු කිරීමෙන් අනතුරුව එය ගෙන හැර දැක්වේ. එම ක්ෂය කල අගය අඩුකර නොහැකි අවස්ථාවලදී එම වත්කම මත වූ ක්ෂය ලියා හැර ඉන්පසු ඉතිරි වන අගය එම දේපල, විසේ නැත්නම් පිරිසිදු, උපකරණ පොත් අගය ලෙස ගෙන හැර දක්වනු ලැබේ.

ඉඩම් හා ගොඩනැගිලි 2006 දී සිදුකල ප්‍රත්‍යාග ණන පදනම මත ගිණුම් ගත කර ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් අනුව නැවත ප්‍රත්‍යාගණනය කලයුතු වූවත් එසේ කිරීමෙන් ධනාත්මක ප්‍රතිලාභ සිදුනොවේ නම් එසේ නොකිරීමෙන් මූල්‍ය ප්‍රමිතීන්ට කිසිදු අහිතකර බලපෑමක් සිදුනොවේ.

දේපල පිරිසිදු හා උපකරණ වල සම්පූර්ණ ක්ෂය අගය අඩුකල පසු අගය වාර්ෂික සමාලෝචනයට ලක්වන අතර කිසියම් වෙනස්කමක් සිදු වුවහොත් එම වෙනස්කමට අදාල පිරිවැය මත වූ ක්ෂය අගය අඩුකිරීමෙන් අනතුරුව එය ගෙනහැර දැක්වේ. එම ක්ෂය කල අගය අඩුකල නොහැකි අවස්ථාවලදී එම වත්කම මත වූ ක්ෂය ලියාහැර ඉන්පසු ඉතිරි වන අගය එම දේපල විසේත් නැත්නම් පිරිසිදු උපකරණ පොත් අගය ලෙස ගෙනහැර දක්වනු ලැබේ.

ආයතනය සතු ඉඩම් සාධාරණ අගය අනුව ගෙනහැර දක්වනු ලබන අතර ඒ සඳහා වාර්ෂිකව සම්පූර්ණ ක්ෂය අගයක් සටහන් කරනු නොලැබේ. ඉඩම් හා ගොඩනැගිලි නැවත

මූල්‍ය වාර්තා සඳහා සටහන්

තක්සේරු කිරීමේදී එහි අගයේ වැඩිවීමක් සිදු වී නම් ආදායම් ප්‍රකාශයේ දක්වනු ලබන අතර එය හිමිකම් වෙන්ස්වීමේ ප්‍රකාශයේ ප්‍රත්‍යාග ණන සංචිතහි දැක්වේ. අගය අඩුවීමද මෙයට ප්‍රවීණයදී අයුරින් මෙලෙස සටහන් කරනු ලබයි.

2.2.3 පසුව සිදුවූ පිරිවැය

දේපල, පිරිසත හෝ උපකරණයන් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා දරණ ලද පිරිවැය හේතුවෙන් එහි ඵලදායී පීච කාලය වැඩි වන්නේ නම්, එහි අගය ගණනය කල හැකි නම් එවැනිවත් ගිණුම් ගත කරනු ලබන අතර එය ප්‍රාග්ධන වියදමක් ලෙස ගෙනහැර දැක්වේ. දේපල, පිරිසත, උපකරණ දෛනික භාවිතයේදී සිදුවන වියදම් ගෙන දක්වනු ලබන්නේ ආයතනයේ ආදායම් ප්‍රකාශයෙහි වේ.

2.2.4 නොහඳුනාගැනීම

දේපල, පිරිසත හෝ උපකරණයන්හි ධාරණ පිරිවැය හදුනා ගන්නා අතර එම වත්කම සඳහා ආර්ථික වටිනාකමක් නොමැති අවස්ථාවන්හිදී හෝ භාවිතයෙන් ඉවත් කරඇති විටදී එය ආයතනය විසින් බැහැර කෙරේ. එහිදී ඇතිවන ලාභය හෝ අලාභය ආදායම් ප්‍රකාශයෙහි දැක්වේ.

2.2.5 ක්ෂය

ආයතනයේ දේපල, පිරිසත හෝ උපකරණ ක්ෂය කිරීමේදී එය ආදායම් ප්‍රකාශයෙහි හදුනා ගනු ලබන්නේ "සරල මාර්ග ක්‍රමය" යටතේ පිරිවැය හෝ ප්‍රත්‍යක්ෂිත වටිනාකමෙන් සුන්බුන් අගය අඩුකර ඵලදායී පීච කාලය පුරාවට බෙදා හැරීමෙනි. ලිපිං පහසුකම් යටතේ ඇති වත්කම් ක්ෂය කරනු ලබන්නේ ලිපිං පහසුකම් සලසනු ලබන හෝ එම වත්කමේ පීච කාලය යන අයිතම දෙකෙන් අඩු කාල සීමාවටයි. ඉඩම් ක්ෂය කරනු නොලැබේ.

ඵලදායී පීච කාලය වත්කම් වර්ගය අනුව

ගොඩනැගිලි	7.5 %
රථවාහන	20 %
කාර්යාල උපකරණ	10 %
පරිඝණක මෙවලම්	33.33 %
මෙවලම් හා උපකරණ	10 %
ගෘහ භාණ්ඩ/සවිකිරීම්	10 %
බදුකර වත්කම් මත වියදම්	
දැරීම	බදු කාලය අතුලත

සෑම වසරකම ක්ෂය කරනු ලබන ක්‍රමය සහ අයිතමයන්ගේ පීච කාලය සමාලෝචනය කර කළමනාකාරිත්වය විසින් මූල්‍ය වාර්තාවල ගෙනහැර දක්වනු ලබයි.

2.2.6 මූල්‍යමය ව්‍යුත්පන්න වත්කම් වර්ගීකරණය

ආයතනය මූල්‍යමය වත්කම් මෙසේ ගෙනහැර දක්වනු ලබයි. සාධාරණ අගය මත ලැබිය යුතු දෑ ලෙස සහ විකිණීම සඳහා කල්පිරුණු පසුව යන අයුරින් මෙම ඉදිරිපත් කිරීම් සිදුවේ. කළමනාකාරිත්වය එම වත්කම් ප්‍රථමයෙන් ඉහත ලෙස වර්ගීකරණය කරනු ලබන අතර ආයතනය තුල මෙම වර්ෂය තුලදී කිසිදු මූල්‍යමය වත්කමක් නොවීය.

2.2.7 ණය සහ ලැබිය යුතු දෑ

ණය සහ ලැබිය යුතු දෑ මූල්‍යමය වත්කම් ලෙස දැක්වෙන අතර මෙම අයිතම වල වටිනාකම නිශ්චය කිරීමට වෙළඳපොල වටිනාකම් ගත නොහැක්කේ එය ක්‍රියාකාරී වෙළඳපොල තුල සංසරණය නොවන බැවිනි. මෙම වත්කම් පංගම වත්කම් වන අතර මාස 12 ට වැඩි කාලයකින් පසු කල් පිරෙන්නේ නම් පංගම නොවන වත්කම් ගණයට අයත් වේ. ආයතනයේ ණය සහ ලැබිය යුතු දෑ "වෙළඳ සහ අනෙකුත් ලැබිය යුතු දෑ" ගෙන්ද සමන්විතයි. තවද මුදල් හා මුදල් වලට සමාන දෑ ද මෙහි පිළිබිඹු වේ.

2.2.8 මූල්‍ය මෙවලම් හිලවී කිරීම.

මූල්‍යමය වත්කම් හා මූල්‍යමය වගකීම් හිලවී කොට මූල්‍ය ප්‍රකාශන වල හදුනාගනු ලබන්නේ එහි ඉදිරි වටිනාකම අනුව වන අතර මෙසේ සිදු කිරීමේ අරමුණ වන්නේ මූල්‍යමය වත්කම් හා මූල්‍යමය වගකීම් අගයන් එකවිට හිලවී කිරීමයි.

2.2.9 මූල්‍ය වත්කම් භාණ්ඩකරණය

ක්‍රමක්ෂය පිරිවැය මත වත්කම් ගිණුම්කරණ වර්ෂ අවසානයේදී ආයතනයේ මූල්‍ය වත්කම් හි අගයේ භාණ්ඩකරණයක් වීද යන වග සමාලෝචනය කරනු ලබයි. මෙහිදී භාණ්ඩකරණය වීමට යම්කිසි හේතුදාමයක් සිදුවිය යුතු අතර අවක්ෂේපිත සාධකද මේ සඳහා තිබිය හැකිය. මෙමගින් ආයතනයේ මූල්‍ය වත්කම් වලට හෝ මූල්‍ය වත්කම් කාණ්ඩයේ මුදල් ප්‍රවාහයන් හට බලපෑමක් සිදුවිය හැකි වේ.

මෙයට හේතු ලෙස ණය ගැතිකරන නැවත ගෙවීමේ නොහැකියාව, වස්තු භංගත්වය හෝ මූල්‍ය ප්‍රතිසංවිධාන කටයුතු දැක්විය හැකිය. තවද ආර්ථික වාතාවරණය මූල්‍ය ප්‍රවාහයන් අඩුවීම කෙරෙහි බලපෑ හැකි මූලික සාධකයක් වේ. ණය හා අනෙකුත් ලැබිය යුතු දෑ හි අලාභයන් මහින් ලබන්නේ වත්කමේ දැන් පවත්නා අගය සහ අනාගත මුදල් ප්‍රවාහ

වල අගය වටිටම් කිරීමෙන් ලැබෙන අගය ගැනීමෙනි. වත්කම් අගය අඩු වන්නේ නම් එය ආදායම් ප්‍රකාශයේ ගෙන හැර දැක්වේ.

2.2.10 අපහායනය මූල්‍ය නොවන වත්කම්

කාල නිර්ණයන් නොමැති වත්කම් ක්‍රමක්ෂය සිදු කරනු නොලබයි. නමුත් වාර්ෂිකව අපහායනය සඳහා පරීක්ෂා කෙරේ. ඉහත සඳහන් වත්කම් හැර අනෙකුත් වත්කම් වාර්ෂිකව අපහායනය සඳහා පරීක්ෂා කරනු ලබයි. එහිදී වටිනාකමේ ඇතිවන වෙනස් වීම් මූල්‍ය ප්‍රකාශන වල දක්වනු ලබයි.

2.2.11 තොග

- i තොග අගය කරන්නේ පිරිවැය හෝ උපලබ්දි අගය යන දෙකෙන් අඩු අගයටයි. ඉදිරි උපලබ්දි අගය ගණනය කරන්නේ සාමාන්‍ය ව්‍යාපාරික තත්වයන් යටතේ තොගය විකිණිය හැකි අගයෙන් පිරිවැය හා විකුණුම් වියදම් අඩු කිරීමෙන් පසුවය. මූල්‍ය වර්ෂය සඳහා තොග සත්‍යාපනය වර්ෂ අවසානයේ සිදුකර ඇති අතර හානි වූ තොගයන් හදුනාගෙන ඇත. ඉදිරි ලැබිය හැකි වටිනාකම ගිණුම්ගත කර ඇත.
- ii තොගයෙන් වටිනාකමෙන් විකුණුම් පිරිවැය ලෙස රු.3,545,687,204.00 මෙම වර්ෂයේ ආදායම් ප්‍රකාශයට ගෙන දක්වා ඇත.
- iii වෙළඳ තොගය සඳහා 5 % ක අපහායන අලාභ ලෙස ප්‍රවීණය වෙන්නට ඇති අතර වෙළඳ තොගයේ මුල් වටිනාකම ලබා ගැනීමට ආයතනයට නොහැකි බවට සාධනීය සාක්ෂිත් ඇති විට වසරකට වඩා වැඩි තොගයක් සඳහා 5 % අපහායන වෙන් කිරීමක් ප්‍රවීණය කර ඇත.
- iv පහත සඳහන් මූල්‍ය ආයතනවලට තොග අගයන් ඇපකරණයන් වශයෙන් උකස් කර ඇත.

මූල්‍ය ආයතනයේ නම	උගස් වටිනාකම
මහජන බැංකුව	183,600,000.00
සම්පත් බැංකුව	150,000,000.00
NDB බැංකුව	153,600,000.00

2.2.12 වෙළඳ ලැබිය යුතු දෑ

මෙම ලැබිය යුතු දෑ ආයතනය විසින් මූල්‍යමය වත්කමක් ලෙස ශේෂ පත්‍රයේ දක්වනු ලබන අතර ගිවිසුම් ප්‍රකාර බැඳීමකදී මුදල් හැර වෙනත් වත්කම් මගින් විය ලබා ගැනීම සඳහා ආයතනයට අයිතියක් ඇත. තවද වසරකට වඩා වැඩි කාලයක් ගතවන විටදී වෙළඳ ලැබිය යුතු දෑ පංගම නොවන වත්කම් ලෙස මූල්‍ය ප්‍රකාශ වලට ඇතුලත් කර ඇත.

මූල්‍ය වාර්තා සඳහා සටහන්

තවද බොල් ණය අදාල වර්ෂය තුළ ආදායම් ප්‍රකාශයේ සටහන් කෙරේ. තවද අධිමාණ ණය සඳහා වෙන් කිරීමක්ද මූල්‍ය ප්‍රකාශන වල කරනු ලබන්නේ නිශ්චිත සාධක යම් අයුරකින් ඇත්නම් පමණි. මේ සඳහා ආයතනය විසින් ප්‍රමාණාත්මක වෙන් කිරීමක් සිදු කර ඇත .

2.2.13

ආයෝජන

අ) දීර්ග කාලීන ආයෝජන

දිගු කාලීන ආයෝජන ජංගම නොවන ආයෝජන ලෙස වර්ග කර ඇති අතර ඒවායේ අගය පිරිවැය වෙයි.ආයෝජන අත්පත් කර ගැනීමේ පිරිවැය (මිලදී ගැනුම් පිරිවැය, තැරැව් ගාස්තු , නුවමාරු ගාස්තු) ද ඇතුළත්ව මුළු පිරිවැය ගණනය කරනු ලැබේ.

ආ) කෙටි කාලීන ආයෝජන

කෙටි කාලීන ආයෝජන ශේෂ පත්‍ර දිනට පැවති වෙළඳ අගයට හදුනාගනු ලබයි. කෙටි කාලීන ආයෝජන හි ලාභ අලාභ ආදායම් ප්‍රකාශයට ගනු ලැබේ.

2.2.14 මුදල් හා මුදල් සමාන දෑ

මුදල් හා මුදල් සමාන දෑ වලින් ගම්‍ය වන්නේ අතැති මුදල්,ඉල්ලුම් තැන්පතු,ඉහල දුටුකිලිනාවයකින් යුතු ආයෝජන වේ. මෙහිදී මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කිරීමේදී යොදා ගනු ලබන්නේ බැංකු අයිතුව හැර ඇතැති මුදල් හා ඉල්ලුම් තැන්පතු පමණි.

2.2.15 ප්‍රකාශිත ප්‍රාග්ධනය

ආයතනයේ සියළුම කොටස් වල එකතුව එහි නාමික අගයෙන් වැඩි කිරීමෙන් ප්‍රකාශිත ප්‍රාග්ධනය ගණනය කොට ඇත.

මෙම ප්‍රකාශිත ප්‍රාග්ධනය පිළිබඳ නිමිකම,වග කීම දරනු ලබන්නේ ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා රජයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් වේ.

2.2.16 වෙළඳ ගෙවිය යුතු දෑ

සමාගම වෙළඳ ගෙවිය යුතු දෑ මූල්‍ය වගකීමක් සේ සලකනු ලබන අතර එය ශේෂ පත්‍රයේ ගෙවිය යුතු දෑ යටතේ සටහන් කරයි. මෙය සැපයුම්කරුවන් හා ඇති වූ ගනුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස ඇතිවන්නා වූ මූල්‍ය වගකීමයි. සැපයුම්කරුවන්ගෙන් ලබාගත් භාණ්ඩ හා සේවා වෙනුවෙන් මුදල් හෝ තවත් ඒවැනි වත්කම් වලින් ආයතනය ගෙවිය යුතුයි. වර්ෂයකට අඩු කාලයකදී ගෙවිය යුතු නම් ඒවා ජංගම වගකීම් වන අතර වර්ෂයකට වඩා වැඩි කාලයක් ගත වේ නම් ඒවා ජංගම නොවන වගකීම් ගණයට අයත් වේ. වෙළඳ ණය හිමියෝ සාධාරණ අගය මත හදුනාගෙන ඇත.

2.2.17 ණය

ආයතනය ගනු ලබන ණය ප්‍රතිපාදන ප්‍රථමයෙන් සාධාරණ අගය මත හදුනා ගනු ලබයි. පසුව මෙය ක්‍රමක්ෂය පිරිවැය මත හදුනා ගැනේ. තවද වාර්ෂිකව සිදුකරනු ලබන ගෙවීම් ආදායම් ප්‍රකාශයේ සටහන් වන අතර එහි වගකීම් වසරකට වැඩි නම් ජංගම නොවන වගකීම් ලෙසත් වසරකට අඩු නම් ජංගම වගකීම් ලෙසත් ශේෂ පත්‍රයේ දැක්වේ.

2.2.18 කල්බදු ගිණුම්කරණය

ආයතනය දේපල,පිරිසත,උපකරණ කල්බදු පදනම් මත ලබාගෙන ඇත්නම් සැලකිය යුතු අවදානමක් ඇති අතර එම නිසා ඒවා මූල්‍ය කල්බදු ලෙස හදුනා ගනු ලබයි. මූල්‍ය කල්බදු ප්‍රාග්ධනික කිරීමේදී සාධාරණ අගය හෝ කල්බදු ගෙවීම් වල අවම අගය යන අයිතමයන්ගේ අඩු අගය ගනු ලැබේ.

සියළුම කල් බදු වාරික,වගකීම් සහ මූල්‍ය පිරිවැය ලෙස බෙදා හැර දැක්වේ. මෙහිදී වසරක් තුළ කල් පිරෙන කල් බදු වාරික ජංගම වගකීම් ලෙසද අනෙකුත් වාරික ජංගම නොවන වගකීම් ලෙසද බෙදා දැක්වේ.

වාරික පොළීය ආදායම් ප්‍රකාශයට ගනු ලබන අතර එම වත්කම් ක්ෂය කරනු ලබන්නේ කල්බදු වාරික වර්ෂ හෝ ජීව කාලය යන අයිතම දෙකෙන් අඩු අගයට වේ.

2.2.19 ආදායම් බදු

අ) වර්තමාන බදු

වර්තමාන ආදායම් බදු ගණනය කර වෙන් කොට ඇත්තේ ව්‍යාපාරයේ මෙහෙයුම් අනුව 2006 අංක 10 දරණ ආදායම් බදු පනතේ නියමයන්ට අනුකූලවයි.

ආ) විලම්භිත බදු

විලම්භිත බදු තීරණය කරනු ලැබුවේ මූල්‍ය වාර්තාකරණ කාර්යයන් සඳහා සැලකිල්ලට ගනු ලබන වත්කම් හා බැරකම් වල ප්‍රමාණය බදු වාර්තාකරණය සඳහා සැලකිල්ලට ගනු ලබන ප්‍රමාණය අතර තාවකාලිකව වෙනස මත ගණනය කිරීමෙනි. විලම්භිත බදු ගණනයේදී බදු ගාස්තු හා එයට අදාල හිඟ භාවිතයට ගෙන ඇත.

විලම්භිත බදු වත්කම් මත හදුනාගනු ලබන අතර එය ඉදිරි ගිණුම් වර්ෂ වලදී ඇතිවිය හැකි ආයතනයේ ලාභය සමඟ හිලවී කොට දැක්වීම සඳහා භාවිතා කරනු ලැබේ.

විලම්භිත බදු බදු වත්කම් සහ වගකීම් හිලවී කිරීමේදී නීත්‍යානුකූල බලාත්මක වන අයුරින්

බදු වත්කම් බදු වගකීම් සමඟ හිලවී කෙරේ.

පමාකරන ලද බදු වත්කම් සෑදී ඇත්තේ ආයතනයේ ඉදිරියට ගෙනෙන ලද බදු අලාභය හේතුවෙනි. මෙය ආයතනයේ ගිණුම් ප්‍රකාශ වලට ගෙන නැත්තේ එය අයකරවා ගැනීමට සාමාන්‍ය බදු කාලසීමාවට වඩා කාලයක් ගතවන බැවිනි. මෙය සටහන් වල දක්වා ඇත.

ඇ) පිරිවැදුම මත පදනම් වූ බදු

පිරිවැදුම මත පදනම් වූ බදු වලට එකතු කල අගය මත බදු සහ ජාතිය ගොඩනැංවීමේ බදු ඇතුළත් වේ.

2.2.20 සේවක ප්‍රතිලාභ මත වූ පිරිවැය

අ) නිශ්චිත ප්‍රතිලාභ සැලැස්ම

නිශ්චිත ප්‍රතිලාභ සැලැස්ම ලෙස හදුන්වනු ලබන්නේ වෘත්තීය සේවා කාලය නිමවීමෙන් පසු ක්‍රියාත්මක වන නිශ්චිත දායකත්ව සැලසුම හැර අනෙකුත් පශ්චාත් සේවා ප්‍රතිලාභ සැලැස්මකි. ශේෂ පත්‍රයේ ආයතනික වගකීම් නිශ්චිත ප්‍රතිලාභ සැලැස්ම මගින් ගණනය කොට ඇත්තේ 1983 අංක 12 දරණ පාරිභෝගික දීමනා ගෙවීම පිළිබඳ පනතට අනුව වේ. සේවකයෙකු වෙත විශ්‍රාම දීමනා ගෙවීමේ වගකීම පැන නගිනුයේ වසර 5 ක පූර්ණ සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසුවයි. මෙම වගකීම ගිණුම් ප්‍රකාශන වල හදුනාගෙන ඇත. නිශ්චිත ප්‍රතිලාභ සැලසුමේ නියත හෝ අතිරික්තය වර්ෂය සඳහා ගණනය කරනුයේ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 19 ට ප්‍රකාරවයි .

ආ) සේවක අර්ථ සාදක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල

සියළුම සේවක,සේවිකාවන් අර්ථ සාධක අරමුදල යටතේ සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල යටතේ ලියාපදිංචි කොට ඇති අතර අදාළ වර්ෂයේදී එම සේවක සේවිකාවන් සඳහා ගෙවිය යුතු දායක මුදල රෙගුලාසි වලට අනුව සම්පාදනය කොට ඇත .

සියළුම සේවකයින් සඳහා වූ අර්ථ සාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට සම්බන්ධ දායකත්වය වියදම් සිදු වූ ආකාරයට ලාභ අලාභ සැකසීමේදී හදුනාගත හැක .

2.2.21 ආදායම් හදුනාගැනීම

අ) භාණ්ඩ විකුණුම් ආදායම

භාණ්ඩයක් විකුණුම් ලෙස හදුනාගනු ලබන්නේ පාරිභෝගිකයා වෙත භාණ්ඩයේ අවධානම සහ අයිතිය හුවමාරු වන අවස්ථාවේදීයි

ආ) සේවා සැපයුම් ආදායම

මූල්‍ය වාර්තා සඳහා සටහන්

සේවා විකුණුම් වලින් ලත් ආදායම හඳුනාගනු ලබන්නේ සේවාවේ ප්‍රතිලාභ හුවමාරු වූ අවස්ථාවේදී වන අතර එම ආදායම අදාල ගිණුම් වර්ෂයේදී හඳුනාගැනේ .

ඇ) පොළී ආදායම

පොළී ආදායම හඳුනාගනු ලබන්නේ උපචිත පදනම මත වේ.

ඈ) වෙනත් ආදායම්

වෙනත් ආදායම් ද උපචිත පදනම මත හඳුනාගනු ලබයි.

ඉ) දේපල,පිරිසිදු,උපකරණ බැහැර කිරීමේ ලාභ

දේපල,පිරිසිදු,උපකරණ බැහැර කිරීමේ ලාභ/අලාභ හඳුනාගනු ලබන්නේ විය බැහැර කල වර්ෂය තුලයි.

2.2.22 වියදුම් හඳුනා ගැනීම

අ) අයහාර වියදුම්

සවිස්තරාත්මක ආදායම් ප්‍රකාශයේදී වියදුම් හඳුනාගනු ලබන්නේ ආදායම් ඉපැයීම සඳහා දැරූ පිරිවැය සහ විය මත සෘජු සම්බන්ධතාවය පදනම් කරගැනීමෙනි.

විදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා දරනු ලබන පිරිවැය,ප්‍රාග්ධන නඩත්තු වියදුම් ආදිය මෙහෙය වීමේ වියදුම්,ආයතනික වියදුම් ආදී කටයුතුවල වලදායිතාවය ඉහල නංවමින් ආදායම් ඉපැයීම සඳහා සිදුකල වියදුම් අයහාර වියදුම් ලෙස දැක් වේ. වර්ෂ අවසානයේ මෙහි ලාභය හෝ අලාභය ආදායම් ප්‍රකාශයට ගනු ලබයි.

ආ) ප්‍රාග්ධන වියදුම්

ප්‍රාග්ධන වියදුම් දරණු ලබන්නේ වත්කම් ස්වභාවය වැඩි දියුණු කිරීමටයි එනම් වලදායිතාවය වැඩි කිරීම සඳහා දරන වියදුම් වේ. එසේම ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යාමට හෝ එහි පරිමාණය වර්ධනය කිරීමට සහ ව්‍යාපාරයේ පැවැත්ම සඳහා ප්‍රාග්ධන වියදුම් දරනු ලැබේ.

ඇ) ණය ගැනුම්

ආයතනය ප්‍රධාන ලෙස ණය මුදල් යොදා ඇත්තේ ආයතනයේ ප්‍රාග්ධන වත්කම් වැඩි කරගැනීමට,ප්‍රතිග්‍රහනය සඳහා සහ ඉදි කිරීම් කටයුතු සිදු කිරීමටය. මෙහිදී ප්‍රාග්ධන වත්කම් වෙනුවෙන් යොදා ඇති වටිනාකම /තක්සේරු අගය අදාල වත්කම් කාණ්ඩය යටතේ දක්වා ඇති අතර අනෙකුත් සියලුම ණය ගැණුම් ආදායම් ප්‍රකාශයේ ගලපා දක්වා ඇත. ණය ගැණුම් යටතේ පොළී සහ ණය සම්බන්ධ අනෙකුත් වියදුම් ද දක්වා ඇත.

ඈ) ශුද්ධ මූල්‍යමය ආදායම්/ වියදුම්

මූල්‍යමය ආදායම් ලෙස බැංකු තැන්පතු ආයෝජන සඳහා පොළීය,සේවක ණය නැවත ගෙවීම් සහ මූල්‍යමය වත්කම් වල සාධාරණ අගය වෙනස්වීම් ආදායම් ප්‍රකාශයන්හි සටහන් කරනු ලැබේ.පොළී ආදායම් සංචිත පදනම මත සාධනීය පොළී ක්‍රමය මත හඳුනා ගෙන ඇත .

මූල්‍යමය වියදුම් ලෙස පොළී වියදුම්/ගෙවීම් ,මූල්‍යමය වත්කම් සාධාරණ අගය වෙනස් වීම්,(අපනයන අලාභ) සහ ආයතනයේ ප්‍රාග්ධන වත්කම් කෙරෙහි ඉදිකිරීම් ප්‍රතිග්‍රහනයට අයත් නොවන වත්කම් ආදායම් ප්‍රකාශයෙහි සාධනීය පොළී ක්‍රමය යටතේ හඳුනාගෙන ඇත

ඉ) බොල් ණය සඳහා වෙන් කිරීම්

මෙම වෙන් කිරීම් හඳුනාගනු ලබන්නේ වර්ථමාන නීතිමය වගකීමක් හෝ අතීතයේ ඇතිවූ සමහර ගනුදෙනු පදනම් කර ගනිමිනි. මෙම ගනුදෙනු නිරවුල් කිරීමේදී මුදල් ප්‍රවාහ ආයතනයෙන් පිටතට ගලායන අතර මේ සඳහා යොදා ගන්නා වූ උපක්‍රමයක් ලෙස ඇස්තමේන්තුවක් ඇතිකිරීම සාමාන්‍යයෙන් සිදු කරයි. තනි තනි ශේෂ සියුම් ලෙස පරීක්ෂා කර බොල්ණය වියදුම් හඳුනාගත යුතුය. එසේ හඳුනාගන්නා පිරිවැය ආවරණය කර ගැනීම උදෙසා ආයතනය විසින් ප්‍රමාණාත්මක ඇස්තමේන්තුවක් ඇති කර ගත යුතුයි.

2.2.23 සම්බන්ධිත පාර්ශව ගනුදෙනු

ආයතනයේ හෝ වෙනත් පරිබාහිර තුන්වන පාර්ශවයක් විසින් කරන්නා වූ ක්‍රියාකාරකම් හේතු කොට ගෙන ආයතනයේ මූල්‍ය ප්‍රතිපත්ති හා තීරණ වලට සැලකිය යුතු අන්දමේ බලපෑමක් කල හැකි නම් හා එසේ සිදු වී ඇති නම් ඒ පිළිබඳ මූල්‍ය ප්‍රකාශන වලින් අනාවරණය කල යුතුය. අදාල තොරතුරු මූල්‍ය ප්‍රකාශන වල සටහන් අංක 24 මගින් හෙලිදරව් කරනු ලබයි.

ආස්ථිත්වයේ සම්බන්ධිත පාර්ශව

සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ක්‍රියාකාරී සම්බන්ධිත ඒකකයන් කිසිවක් නොමැත.

2.2.24 මුදල් ප්‍රවාහ ප්‍රකාශය

මෙම ආයතනයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය"වකු ක්‍රමය අනුව" සකස් කර ඇත.

2.2.25 අංශ තොරතුරු

ආයතනය නියැලී සිටින ව්‍යාපාරික ක්‍රියාකාරකම් සහ එහි ව්‍යාපාරික ක්‍රියාකාරකම් තුළින් උපයන ආදායම, දරන ලද වියදුම් මෙහෙයුම් අංශ තුල ඇතුලත් වේ. ආයතනයේ අනෙකුත් අංශ වලින් සිදුවන ගනුදෙනු සමඟ මෙහෙයුම් අංශ ආදායම් සහ වියදුම් හඳුනාගනු ලබයි.

අංශ වල සම්පත් බෙදා හැරීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සහ කාර්යයසාධන තක්සේරු කිරීම සඳහා සියලුම මෙහෙයුම් අංශ වල මෙහෙයුම් ප්‍රතිඵල ක්‍රමවත් මෙහෙයුම් ආයතනයේ කළමනාකාරිත්වය විසින් සමාලෝචනයට ලක් කරනු ලබයි.

මේ සඳහා වෙන් වෙන්ව පවතින මූල්‍ය තොරතුරු ලබාගත හැකිය. මේ තොරතුරු මූල්‍ය ප්‍රකාශන තුල සටහනක් මගින් හෙලිදරව් කර ඇත.

2.2.26 කොටසක ඉපැයුම

සාමාන්‍ය කොටසක් වෙනුවෙන් හිමි ලාභාංශ ආයතනයේ වර්ෂය තුල ඇති බර තැබූ සාමාන්‍ය කොටස් ගණනින් බෙදූ කල කොටසක ඉපැයුම ලැබේ.

2.2.27 ශේෂ පත්‍ර දිනට පසු සිදු වීම්

ගිණුම් කාල පරිච්ඡේදයේ අවසන් දිනයත් මූල්‍ය ප්‍රකාශන අධිකාරී බලයෙන් යුතුව නිකුත් කරන දිනයත් අතර කාලසීමාවේදී මූල්‍ය ප්‍රකාශන වලට බලපෑ හැකි සතුවූදායක හෝ අසතුවූදායක සිද්ධි ඇති විය හැකිය. මේවා ශේෂ පත්‍ර දිනට පසු සිදුවීම් ලෙස හැඳින්වේ.

මෙම සිද්ධි සලකා බලා මූල්‍ය ප්‍රකාශනවල යම් සංශෝධනයන් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රමාණාත්මක හෙලිදරව් කිරීමක් හෝ ගැලපීමක් අවශ්‍ය නම් ඒ අනුව මූල්‍ය ප්‍රකාශන සංශෝධනය කල යුතුය. එලෙස සිදුවීම් හට ගෙන නොමැති නම් ඒ අවස්ථාවලදී ගැලපීමෙන් අවශ්‍ය නොවේ. තවද අදාල කාලය තුල ආයතනයේ ගැලපිය යුතු හෝ සටහන් විය යුතු මූල්‍ය ප්‍රකාශන වලට බලපෑ කිසිදු හේතුවක් නොවිය.

2.2.28 වගකීම් සහ අවිනිශ්චිත සිදුවීම්

වාර්තාකරණ දිනට පැවති වගකීම් සහ අවිනිශ්චිත සිදුවීම් මූල්‍ය ප්‍රකාශන වල සටහන් අංක 24 මගින් හෙලිදරව් කරයි.

2.2.29 මූල්‍ය ප්‍රකාශන සඳහා වගකීම්

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන සත්‍ය හා සාධාරණ ලෙස සකස් කිරීම හා ඉදිරිපත් කිරීම සඳහා වූ වගකීම් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය සතුය.

මූල්‍ය ප්‍රකාශන වල හෝ ආයතනයේ වංචා හා වැරදි ඇත්නම් ඒවා සොයාගෙන ඒවාට පිළියම් යෙදීම, අවශ්‍ය අවස්ථාවලදී නව ගිණුම්කරන ප්‍රතිපත්ති හා ප්‍රමාණාත්මක ඇස්තමේන්තු ඇති කිරීම, තෝරා ගැනීම, භාවිතය සහ සමාලෝචනය කර අවශ්‍ය විටක සංශෝධනය කිරීමේ වගකීම් අධ්‍යක්ෂක මණ්ඩලය සතුය.

මූල්‍ය වාර්තා සඳහා සටහන්

සටහන 03-ආදායම

	2017/2018 රු. ශත	2016/2017 රු. ශත
දළ විකුණුම්	4,335,976,898	3,749,906,151
අඩු : ආපසු විවුම්	(1,801,723)	(1,240,897)
ශුද්ධ විකුණුම් (සටහන 03.01)	4,334,175,176	3,748,665,254

සටහන 03.01 වෙළඳ අංශ (ශුද්ධ විකුණුම්)

	2018 රු. ශත	2017 රු. ශත
රසායන ද්‍රව්‍ය හා ආශ්‍රිත ද්‍රව්‍ය	767,934,157	802,835,738
අයි.සී.ටී නිෂ්පාදන	604,046,918	538,744,353
කාර්යාල සැපයුම්කරුවන්	532,512,338	405,719,257
රට වාහන ටයර් අංශය	257,081,798	203,975,820
තීරුබදු හිඳහස් ප්‍රදර්ශනාගාරය	783,301,510	732,388,586
විදුලි හා ඉලෙක්ට්‍රෝනික උපකරණ	297,487,998	277,175,889
විශේෂ ව්‍යාපෘති ඒකකය	216,406,431	219,095,103
ගෘහස්ථ උපකරණ මෙවලම්	259,176,624	145,476,571
ඉදිකිරීම් හා ලෝහ භාණ්ඩ	271,006,723	210,690,438
වෙනත්	345,223,678	212,563,499
	4,334,175,176	3,748,665,254

සටහන 03.02 - අදියර ගත මෙහෙයුම් ප්‍රතිඵල (දළ ලාභය)

	2018 රු. ශත	2017 රු. ශත
රසායන ද්‍රව්‍ය හා ආශ්‍රිත ද්‍රව්‍ය	246,604,335	220,726,926
අයි.සී.ටී නිෂ්පාදන	46,678,195	42,454,884
කාර්යාල සැපයුම්කරුවන්	53,616,357	45,406,031
රට වාහන ටයර් අංශය	18,889,668	16,606,886
තීරු බදු	277,264,230	220,447,652
විදුලි හා ඉලෙක්ට්‍රෝනික උපකරණ	34,722,307	34,872,222
විශේෂ ව්‍යාපෘති ඒකකය	16,218,823	15,226,951
ගෘහස්ථ උපකරණ මෙවලම්	32,333,881	16,659,230
ඉදිකිරීම් හා ලෝහ භාණ්ඩ	24,742,990	20,511,987
වෙනත්	37,417,186	25,415,822
	788,487,971	658,328,591

සටහන 04-අනෙකුත් මෙහෙයුම් ආදායම් (වියදම්)

	2017/2018 රු. ශත	2016/2017 රු. ශත
විනිමය අනුපාත ලාභ/අලාභ	16,240	(40,260)
වෙනත් විවිධ ආදායම් (සටහන 04.01)	63,491	158,392
ශ්‍රී ලංකා පොලීසි කොමිස් ආදායම්	3,080,780	-
ශ්‍රී ලංකා ආම් කොමිස් ආදායම්	12,707,368	12,931,110
සැපයුම් කරුවන් ලියාපදිංචිවීමේ ආදායම	685,813	927,000
පහසු ගෙවීමේ ණය යෝජනා ක්‍රමයේ පොළී ආදායම	1,442,481	2,062,646
ලේඛණ ආදායම පහසු ගෙවීමේ ණය යෝජනා ක්‍රමයේ	-	139,350
ස්ථාවර වත්කම් විකිණීමේ අලාභ - අභ්‍යාරාම කාර්යාලය	-	(3,962,375)
ස්ථාවර වත්කම් විකිණීම	19,991	4,960.00
	18,016,165	12,220,822

මූල්‍ය වාර්තා සඳහා සටහන්

(සටහන 04.01) - අනෙකුත් ආදායම්	2017/2018 රු. ශත	2016/2017 රු. ශත
භාහිඳු තොග විකුණුම්	63,391	123,295
පරිභ්‍රමණ ගාස්තු	-	33,300
වෙනත්	-	1,797
	63,391	158,392

සටහන 05-බෙදා හැරීමේ වියදම්	2017/2018 රු. ශත	2016/2017 රු. ශත
විකිණුම් දිර දීමනා	27,253,955	17,656,994
වෙළඳ සාම්පල් පරීක්ෂාව සහ සාම්පල් වියදම්	2,505,553	1,982,325
ටෙන්ඩර් පත්‍රිකා	2,982,159	1,747,986
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ වියදම්	4,837,837	2,646,539
ගබඩා සහ පුද්ගලික ගාස්තු	29,877,954	17,853,296
අභ්‍යන්තර කාර්යාල කුලී ගිණුම් (නාර්මේටිව කාර්යාලය)	2,064,500	2,064,500
ලොරි කුලී/ ප්‍රවාහනය	9,084,296	2,014,096
සේවා ගාස්තු	3,461,777	2,391,141
ප්‍රතිපූර්ණ විකුණුම් වියදම්	14,813,869	10,854,476
ප්‍රතිපූර්ණ ණය වකතු කිරීමේ වියදම්	1,682,082	1,038,361
වෙළඳ සල් පිල් වියදම්	53,165	498,510
බලපත්‍ර ගාස්තු-විකිණුම්	438,456	622,113
විදේශ ගමන් වියදම්	204,623	2,702,456
වෙළඳ ප්‍රවර්ධන වියදම්	5,290,248	2,617,810
ප්‍රචාරණය	5,044,701	4,710,911
තෘතී වවුචර්	-	224,500
පැටවීමේ වියදම් සහ බැංකු වියදම්	88,436	108,687
අයකල නොහැකි වකතු කල අගය මත බදු	2,523,163	2,371,896
ජාතිය ගොඩ නැංවීමේ බද්ද	26,615,850	28,170,680
අඩමාණ ණය වෙන් කිරීම්	70,424	123,799
තොග සහ වෙනත් කපාහැරීම් වියදම්	-	-
සහයෝගී පාරිභෝගිකයින්ට විකිණුම් ප්‍රවර්ධනය	2,277,860	2,999,322
තොග භාහිරකරණය (අවදානම් අලාභය)	8,965,684	-
ණය ගැති භාහිරකරණය (අවදානම් අලාභය)	(3,391,900)	7,056,371
	144,680,192	112,456,769

මූල්‍ය වාර්තා සඳහා සටහන්

සටහන 06 ජරීසාලන වියදම්	2017/2018	2016/2017
	රු. ශත	රු. ශත
වැටුප්	131,058,213	96,463,822
සේ.අ. දායක මුදල්	25,715,756	21,120,947
සේ.හි.සා.අ. දායක මුදල්	5,145,201	4,217,228
අතිකාල හා විශේෂ දීමනා	40,788,685	29,756,970
වාර්ෂික ප්‍රසාද දීමනා	16,523,446	13,379,789
කොන්කුත් අභියම් සේවක වැටුප	60,505,052	69,728,038
සේවක ප්‍රතිලාභ පිරිවැය	490,696	433,523
කාර්ය මණ්ඩල සුභසාධක වියදම්	6,134,382	6,591,904
කාර්ය මණ්ඩල වෛද්‍ය වියදම්	2,855,983	1,706,031
කාර්ය මණ්ඩල වාහන සහ ඉංධන දීමනා	16,454,366	11,482,557
පවුල් සුභසාධන දීමනා	3,570,000	2,513,000
හිල අයදුම්	1,387,853	1,356,163
ශුචි වියදම්	2,976,520	2,911,677
මරණ පාරිභෝගික	300,000	-
හිවාඩු දින දීමනා	5,685,541	4,699,592
පාරිභෝගික වෙන් කිරීම්	4,151,134	6,383,794
ගමන් හා යැපීම් ගාස්තු	5,112,367	3,990,494
විගණන ගාස්තු	226,960	226,860
උපදේශක ගාස්තු	979,900	540,000
හිති ගාස්තු	275,832	248,308
ලේඛක සහ අනෙකුත් වියදම්	410,000	339,534
අධ්‍යක්ෂක වැටුප්	1,740,000	1,740,000
අධ්‍යක්ෂක දීමනා	348,500	374,000
අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් වියදම්	15,065	23,970
රක්ෂණ වියදම්	2,356,607	1,660,645
ගාස්තු සහ බදු	2,954,725	3,198,813
බලපත්‍ර ගාස්තු	365,297	635,758
දුරකථන වියදම්	14,366,476	12,772,626
විදුලි ගාස්තු	14,414,405	14,447,674
තැපැල් ගාස්තු	1,679,691	1,169,637
ජල බිල්පත්	2,016,490	1,879,067
ප්‍රවෘත්ති පත්‍ර හා සගරා	60,810	146,495
මුද්‍රණ හා ලිපිද්‍රව්‍ය	9,516,595	10,147,877
නඩත්තු-ගොඩනැගිලි	145,922	749,437
නඩත්තු- කාර්යාල උපකරණ	11,939,700	8,093,459
නඩත්තු- ගබඩා උපකරණ	5,715,209	9,761,565
නඩත්තු-ප්‍රදර්ශනාගාර	11,256,481	22,675,499
නඩත්තු-රථ වාහන	5,824,475	4,586,752
මෝටර් රථ වාහන ලියාපදිංචිය හා රක්ෂණය	286,441	237,401
ඉන්ධන හා ලිහිසි තෙල්	5,676,136	5,790,845
පරිගණක කළමනාකරණ ගාස්තු	244,768	62,883
පරිගණක නඩත්තු	3,027,882	1,839,485
ක්ෂය කිරීම්-ගොඩනැගිලි	1,661,084	1,782,417
ක්ෂය කිරීම්- මෝටර් රථ	4,364,829	8,286,758
ක්ෂය කිරීම්-යන්ත්‍රෝපකරණ	10,293,020	7,599,451
ක්ෂය කිරීම්-ලී භාණ්ඩ	6,889,736	6,451,458
ක්ෂය කිරීම්-මෙවලම් හා උපකරණ	331,296	223,455
බදු කුලී පිරිවැය මත ඉදි කල කාර්යාල/ ප්‍රදර්ශනාගාර ක්ෂය කිරීම්	24,987,386	24,987,386
බදු පදනම මත ලබාගෙන ඇති අභයාරාම කාර්යාලයේ අලාභ හානිය	-	10,630,782
අභයාරාම කාර්යාලයේ පරිගණක සහ ලිඛිත උපකරණ යටතේ ඇති ගිණුම් හෙට්ටර්ස් ,පාරිභෝගික කිරීම් සහ,වතුර	-	5,245,028
වැඩිදියුණු අලාභහානිය	-	-
රථවාහන කුලී	5,681,570	4,263,605
බැංකු ගාස්තු	13,231,833	12,024,785
කාර්ය මණ්ඩල පුහුණු හා සංවර්ධන වියදම්	283,920	1,393,542
අධිකාරය	1,254,690	36,504
ගාල් කිරීමේ වියදම්	1,795,904	1,959,168
	495,474,830	464,968,460

මූල්‍ය වාර්තා සඳහා සටහන්

සටහන 07-ඉද්ධ මූල්‍ය ආදායම්/ (වියදම්)

	2017/2018 රු. ශත	2016/2017 රු. ශත
පොළී ආදායම්		
කෙටි කාලීන තැන්පතු සඳහා පොළී ආදායම	67,834,169	50,967,599
සේවක ණය මත පොළී	768,175	624,620
සේවක මණ්ඩල පෙර ගෙවුම් ප්‍රති ලාභ	490,696	433,523
	69,093,040	52,025,742
පොළී වියදම්		
බැංකු අයිරා පොළී	37,582,837	31,426,878
කෙටි කාලීන ණය පොළී	108,525,924	65,971,787
කල් බදු පොළී	1,356,246	2,565,776
	147,465,006	99,964,440
	(78,371,967)	(47,938,698)

සටහන 08-ආදායම් බදු වියදම්

	සටහන්	2017/2018 රු. ශත	2016/2017 රු. ශත
වර්ෂය මත ලාභය සඳහා ආදායම් බදු 2017/2018	08.01	16,905,232	11,123,192
වර්ෂය මත ලාභය සඳහා ආදායම් බදු 2012/2013		1,242,004	-
වර්ෂය මත ලාභය සඳහා ආදායම් බදු 2014/2015		1,390,956	-
ලාභාංශ බදු		972,259	-
විලම්භිත බදු වියදම	08.02	(1,191,507)	(5,926,592)
		19,318,944	5,196,600

සටහන 8.1 ගිණුම්කරණ ලාභය හා බදුකරණ ලාභය සන්තෝධන සටහන

මාර්තු 31 වර්ෂ අවසානය

	2017/2018 රු. ශත	2016/2017 රු. ශත
ගිණුම්කරණ ලාභය බදු පෙර	87,977,147	45,185,487
වෙනත් මූලාශ්‍රයන්ගෙන් ලත් ආදායම්	(68,602,344)	(51,92,219)
මුළු හිලවු කර නොහැකි ප්‍රමාණය	64,653,702	72,561,500
මුළු හිලවු කර හැකි ප්‍රමාණය	(59,744,958)	(53,282,273)
ගැලපූ ව්‍යාපාරික ලාභය	24,283,547	12,872,495
මුළු ව්‍යවස්ථාපිත ආදායම	92,885,891	61,116,444
ඉදිරියට ගෙන වින ලද උපයෝගීතා බදු අලාභය	(32,510,062)	(21,390,755)
වර්ෂය සඳහා බදු අයකල හැකි ආදායම්	60,375,829	39,725,689
වර්ෂය සඳහා බදු අයකල හැකි ආදායම @ 28%	16,905,232	11,123,193

ඉදිරි වර්ෂය සඳහා ගෙන යන ලද උපයෝගීතා බදු අලාභය රු. ශත 178,270,541/ =

(2016/2017 - රු.ශත 210,780,603/+)

සටහන 8.2 විලම්භිත බදු වියදම්/(ප්‍රතිවර්තන)

විලම්භිත බදු වියදම් / (ප්‍රතිවර්තන) පැන නැගීම	2018 රු. ශත	2017 රු. ශත
බදු සඳහා ඒවරිත ක්ෂය	(2,451,769)	(3,820,256)
බොල් හා අධිමාන ණය වෙන් කිරීම්	1,260,262	(2,106,336)
	(1,191,507)	(5,926,592)

මූල්‍ය වාර්තා සඳහා සටහන්

සටහන 09-කොටසක ඉපයුම

කොටසක් සඳහා මූලික ඉපයුම

මූලික කොටසක ඉපයුම ගණනය කරනු ලබන්නේ කොටස් හිමියන්ට බෙදාදිය හැකි ශුද්ධ ලාභය වර්ෂය

තුල හිකුත් කල ධර තැබූ සාමාන්‍ය කොටස් ගණනින් බෙදා දැක්වීම මගිනි

	2017/2018 රු. ශත	2016/2017 රු. ශත
කොටස් හිමියන්ට බෙදාදිය හැකි ශුද්ධ ලාභය (රු)	68,658,203.32	39,988,886.44
හිකුත් කල ධර තැබූ සාමාන්‍ය කොටස් ගණන	10,000,000.00	10,000,000.00
කොටසක් සඳහා මූලික ඉපයුම (රු)	4.00	4.00

අඩුකල කොටසක ඉපයුම

2018/03/31 අවසන් වර්ෂය තුල කොටසක ඉපයුම ආයතනයේ මූලික ඉපයුමට සමාන වේ

මූල්‍ය වාර්තා සඳහා සටහන්

සටහන 10-දේපල පිරිසිටි සහ උපකරණ

	දේපල		විද්‍යුත් උපකරණ		විද්‍යුත් උපකරණ		විද්‍යුත් උපකරණ		විද්‍යුත් උපකරණ		විද්‍යුත් උපකරණ	
	රු. ගණය	රු. ගණය	රු. ගණය	රු. ගණය	රු. ගණය	රු. ගණය	රු. ගණය	රු. ගණය	රු. ගණය	රු. ගණය	රු. ගණය	රු. ගණය
විද්‍යුත් උපකරණ / ප්‍රවේශනා												
2017 අප්‍රේල් 01	226,240,000	51,189,589	234,575,891	86,036,875	18,560,466	41,114,836	2,254,452	65,039,584	730,011,693			
වර්ෂය තුළ වැය කිරීම්	-	934,202	-	172,473	12,149,331	7,553,804	1,059,003	3,899,781	25,768,594			
ස්ථාවර වත්කම් ඉවත් කිරීමේ පිරිවැය					15,000			500	42,000			
2017 මාර්තු 31- ශේෂය	226,240,000	52,123,790	234,575,890.89	86,209,348	30,694,797	53,668,640	3,312,956	68,897,365	755,722,786			
විද්‍යුත් උපකරණ / අඩු කිරීම්												
2017 අප්‍රේල් 01	-	46,030,667	61,263,270	78,991,733	5,331,240	41,037,500	553,047	21,270,129	254,927,586			
වර්ෂය තුළ මුදා හැරීම් අගය	-	1,661,084	24,987,386	4,364,829	3,069,480	7,223,541	331,296	6,889,736	18,527,351			
ස්ථාවර වත්කම් ඉවත් කිරීමේ සඳහා සම්බන්ධ වූ වැය					14,999			350	35,992			
2018 මාර්තු 31- ශේෂය	-	47,691,751	86,250,656	83,356,562	8,385,720	48,261,041	883,992	28,573,874	303,403,597			
විද්‍යුත් උපකරණ												
2017 අප්‍රේල් 01	226,240,000	5,158,922	173,312,621	7,045,142	13,229,226	5,077,336	1,701,406	43,319,406	475,084,105			
2018 මාර්තු 31- ශේෂය	226,240,000	4,432,039	148,325,234	2,852,786	22,309,076	5,407,599	2,428,963	40,323,491	452,319,189			

මූල්‍ය වාර්තා සඳහා සටහන්

සටහන 11-ආයෝජන කොටස්

	2018 රු. ශත	2017 රු. ශත
එස් .ටී.සී මෙඩිකල් ශ්‍රීමධ්‍ය	49,990.00	49,990.00
(-) එස් ටී සී ශ්‍රීමධ්‍ය කොටස් වල ආයෝජන අගය කපා හැරීම	(49,990.00)	(49,990.00)
	-	-
සිලෝන් ඡිප්ස් ලයිට්	20.00	20.00
	20.00	20.00

සටහන 12ඒ- කාර්ය මණ්ඩල ණය

	සටහන	2018 රු. ශත	2017 රු. ශත
ජංගම නොවන			
කාර්ය මණ්ඩල ණය	12.1	8,015,155	7,234,995
කාර්ය මණ්ඩල ප්‍රතිලාභ පෙර ගෙවුම්	12.2	566,776	494,101
		8,581,931	7,729,096

ජංගම			
කාර්ය මණ්ඩල ණය	12.1	4,011,154	3,199,879
කාර්ය මණ්ඩල ප්‍රතිලාභ පෙර ගෙවුම්	12.2	446,702	401,997
		4,457,856	3,601,876
		13,039,787	11,330,972

සටහන 12.1 සේවකයන්ට දුන් ණය

වර්ෂය ආරම්භක ශේෂය		11,330,971	9,575,149
වර්ෂය තුළ ජනනය වූ ණය		6,572,851	6,421,378
ආවරණය වූ ණය		(4,864,037)	(4,665,556)
		13,039,785	11,330,971
කාර්ය මණ්ඩල පෙර ගෙවුම් ප්‍රතිලාභ		(1,013,476)	(896,097)
වර්ෂයේ අවසන් දිනට ශේෂය		12,026,309	10,434,874
ජංගම නොවන		8,015,155	7,234,995
ජංගම		4,011,154	3,199,879
		12,026,309	10,434,874

සටහන 12.2 - කාර්ය මණ්ඩල පෙර ගෙවුම් ප්‍රතිලාභ

		896,097	699,023
වර්ෂ තුළ එකතු කිරීම්		608,075	630,597
ක්‍රමක්ෂය		(490,696)	(433,523)
වසර අවසාන ශේෂය		1,013,476	896,097
ජංගම නොවන		566,776	494,101
ජංගම		446,701	401,996
		1,013,477	896,097

ආයතනයේ සේවකයන් සඳහා ආයතන ණය මුදල් සහනයකින් පොළී අනුපාත යටතේ සලසනු ලබයි මෙම ණය මුදලෙහි සාධාරණ අගය දැක්වීමේදී වෙළඳ පොලෙහි ණය මුදල් සපයා දෙනු ලබන පොළී අනුපාතය සහ අගය වට්ටම් කිරීම් සිදුකර ඇති

පිරිවැය සහ සාධාරණ අගය අතර කාර්ය මණ්ඩල පෙර ගෙවුම් ප්‍රතිලාභ ලෙස දක්වා ඇත. තවද මෙම ණය මුදල් පසුව ක්‍රමක්ෂණය කර මූල්‍ය ප්‍රකාශ වල දක්වා ඇති

ශ්‍රී ලංකා රජයේ වාණිජ (පීවීඩ) නීතිගත සංස්ථාව	7%	7%
වෙළඳපොළ පොළී අනුපාතය	12%	12%

මූල්‍ය වාර්තා සඳහා සටහන්

12 බී-පහසු ගෙවීමේ ණය	හඳුළු	2017/2018 රු. ශත	2016/2017 රු. ශත
ජංගම නොවන			
දළ ආයෝජනය	12.3	2,299,237	3,019,848
(-) නොඉපයූ මූල්‍ය ආදායම	12.4	(227,915)	(474,888)
		2,071,322	2,712,937
ජංගම			
දළ ආයෝජනය	12.3	4,240,375	7,268,050
(-) නොඉපයූ මූල්‍ය ආදායම	12.4	(685,190)	(1,014,624)
		3,555,187	6,253,428
		5,626,509	8,966,365

12.3 -දළ ආයෝජනය

වර්ෂය ආරම්භක ශේෂය		8,966,365	11,980,067
වර්ෂය තුළ දළ ආයෝජනය		4,974,634	5,725,863
(-) මාසික වාරික ලැබීම්		(8,314,490)	(8,739,565)
		5,626,509	8,966,365
(+) නොඉපයූ මූල්‍ය ආදායම		913,105	1,321,535
වසරේ අවසාන ශේෂය		6,539,614	10,287,900
ජංගම නොවන		2,299,237	3,019,848
ජංගම		4,240,375	7,268,050
		6,539,612	10,287,898

12.4- නොඉපයූ මූල්‍ය ආදායම

වර්ෂය ආරම්භක ශේෂය		1,321,535	2,110,744
වර්ෂය තුළ ලබාගත් ණය		1,177,030	1,281,572
(-) වර්ෂය තුළ පොළී ආදායම		(1,585,460)	(2,070,780)
වර්ෂය අවසාන ශේෂය		913,105	1,321,535
ජංගම නොවන		227,915	306,912
ජංගම		685,190	1,014,624
		913,105	1,321,536

සටහන 13-තොග

	2017/2018 රු. ශත	2016/2017 රු. ශත
අවසන් තොගය	821,082,524	773,989,275
මාර්ගස්ථ තොගය	62,651,015	42,534,061
හානි වූ සහ සෙමින් අලෙවිවන තොග සඳහා වෙන් කිරීම්	(11,625,245)	(2,659,561)
	872,108,293	813,863,775

මූල්‍ය වාර්තා සඳහා සටහන්

සටහන-14 වෙළඳ හා වෙනත් ලැබිය යුතු දෑ

	2017/2018 රු. ශත	2016/2017 රු. ශත
වෙළඳ ණයගැතියෝ	898,985,241	675,300,544
ණයගැති පර්යේෂණ ණය ගැති අඩු කිරීම්	(8,025,258)	(11,417,158)
	890,959,983	663,883,386
උත්සව දීමනා	2,728,000	2,600,500
විදුලි බිල් තැන්පත්	163,000	140,000
ආරක්ෂක තැන්පත් - ජාතික ඉතිරි කිරීමේ බැංකුව	1,031,266	1,036,965
කුලී තැන්පත්	17,958,185	19,733,185
විවිධ තැන්පත්	506,500	506,500
විවිධ ණයගැතයන්	-	165,781
වරාය අධිකාරිය- PVQ	50,000	50,000
ලංසු ඇපකර ලිඟුම්	-	11,600
කලින් ගෙවීම්	366,108	15,984,829
කාර්යමණ්ඩල සුළු මුදල් අත්තිකාරම්	52,000	37,750
ඇපකර-මහජන බැංකුව	600,000	600,000
ලැබිය යුතු එකතු කල අගය මත බදු	143,958	1,370,011
ලැබිය යුතු පොළී	25,509,624	20,117,608
රඳවා ගැනීමේ එකතු කල අගය මත බදු	1,240,734	699,386
අධ්‍යාපන දෙපාර්තමේන්තුව	7,784,039	7,784,039
විවිධ වියදම් සඳහා අත්තිකාරම්	1,983,449	880,615
සේවා සඳහා අත්තිකාරම්	666,185	2,860,869
වෙනත් ගෙවීම් සඳහා අත්තිකාරම්	4,517,081	4,517,081
ටෙන්ඩර් හා අනෙකුත් තැන්පතු	367,025	122,500
බදු කුලී අත්තිකාරම්	15,000	30,000
ස්ථාව තැන්පත් සංචිත මුදල් ගොඩනැගීමේ ගිණුම	190,933,790	150,613,803
රඳවා ගැනීමේ බදු අගය මත පොළිය	-	4,473,607
නාචික ඇපකර- මහජන බැංකුව	-	1,832,576
තනතුරු වලට පාලන ගිණුම	-	4,250
සේවක ණය ගැතියන්ගේ වැටුප් අත්තිකාරම්	33,000	201,420
ඩේවිඩ් පීරිස් ආයතනය	1,074,440	1,074,440
ගංවතුර සහනාදර එක්රැස් කිරීමේ ගිණුම	263,085	
ලැබිය යුතු ණය/කල්බදු කලීය/රක්ෂණය	2,781,626	2,211,754
	1,151,728,078	903,544,453

සටහන 15-මුදල් සහ මුදල්වලට සමාන දෑ

	2018 රු. ශත	2017 රු. ශත
බැංකුවේ ඇති මුදල		
ලංකා බැංකුව (ගිණුම් අංකය-8859546)	270,658	270,658
සම්පත් බැංකුව (ගිණුම් අංකය-000930000337)	491,890	1,336,457
ලංකා බැංකුව (ගිණුම් අංකය-1060)	20,347	20,347
NDB බැංකුව (ගිණුම් අංකය-106340003864)	5,424,230	4,207,040
මහජන බැංකුව - කුරුණෑගල (ගිණුම් අංකය-226 100100206579)	1,692,691	80,975
මහජන බැංකුව = නුවර	3,765,446	379,686
මහජන බැංකුව - මාතර	6,806,415	977,219
මහජන බැංකුව - කල්මියේ	663,731	967,159
මහජන බැංකුව - පොලොන්නරුව	1,157,094	-
සුළු මුදල් අග්‍රිමය	572,551	575,537
අතැති මුදල්	23,593,507	12,644,243
	44,458,562	21,459,321

මූල්‍ය වාර්තා සඳහා සටහන්

සටහන 16 - කල් බදු මෙහෙයුම් -පොලී වගකීම්

	ඇවැත්සා වැගන් KU - 7071 KU - 7072 රු. ශත	නිසාන් පීපී රට WP KX 9352 රු. ශත	ඇල්ටො කාරය KY 6145 KY 6148 රු. ශත	මුළු අගය රු. ශත
කල් බදු ණයහිමියෝ				
ශේෂය 01/04/2017	1,764,067	8,543,935	2,242,633	12,550,635
(-)වාර්තා ගෙවීම්	(1,764,067)	(4,179,292)	(1,034,990)	(6,978,349)
ශේෂය 31/03/2018	-	4,364,643	1,207,643	5,572,286
විලම්භිත පොළීය				
ශේෂය 01/04/2017	117,032	1,419,039	307,156	1,843,227
වර්ෂය තුළ අය කිරීම්	(117,032)	(1,028,404)	(211,235)	(1,356,671)
ශේෂය 31/03/2018	-	390,635	95,921	486,556
පොලී වගකීම ජංගම නොවන				
ශේෂය 31/03/2018	-	-	169,638	169,638
පොලී වගකීම ජංගම				
ශේෂය 31/03/2018	-	3,974,008	942,084	4,916,092

සටහන 17-විශ්‍රාමික ප්‍රතිලාභ වගකීම

	2018 රු. ශත	2017 රු. ශත
වර්ෂයේ ආරම්භක ශේෂය	24,217,549	39,743,461
වර්ෂය තුළ වෙන් කිරීම්	9,794,731	(9,608,376)
වසර තුළ කල ගෙවීම්	(4,695,106)	(5,917,536)
වසර අවසන් ශේෂය	29,317,174	24,217,549

තක්සෙරු අගය ගෙනහැර දැක්වීමේදී ආයතන කළමනාකාරිත්වය ප්‍රක්ෂිප්ත ඒකක බැර රීතිය උපයෝගී කොට ගෙන ඇති අතර මෙය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රතිපත්තීන් (ලං. ගි. ප්‍ර 19) කාර්යය මණ්ඩල ප්‍රවීලාභ

	2018 රු. ශත	2017 රු. ශත
පොළී වියදම	2,477,383	4,821,187
වර්ථමාන සේවා වියදම	1,673,751	1,562,607
මුළු සේවක පිරිවැය	4,151,134	6,383,794
හඳුනාගත් සත්‍ය ශුද්ධ ලාභ / අලාභය	5,643,597	(15,992,170)
හඳුනාගත් මුළු විස්තීර්ණ ආදායම	(9,794,731)	(9,608,376)

ප්‍රධාන කළමනාකාරිත්ව උපකල්පන

මූල්‍ය උපකල්පන	2018	2017
වාර්ෂික පොළී අනුපාතය	12%	13%
වැටුප් වර්ධක අනුපාතය	1%	1%
සේවක පිරිවැදුම	2%	3%
විශ්‍රාමික වයස (වර්ෂ)	60	60

ආයතනය තම ව්‍යාපාර කටයුතු ඉදිරි වර්ෂයේදී දැ කර ගෙන යාමට හැකි වේ

මූල්‍ය වාර්තා සඳහා සටහන්

සටහන 18-ශුද්ධ විලම්භිත බදු වගකීම (වත්කම්)

	2018 රු. ශත	2017 රු. ශත
වර්ෂය ආරම්භක ශේෂය	(8,438,473)	(6,989,688)
වර්ෂය තුළ වෙන්කිරීම් / (ආපසු හැරවීම) ලාභාලාභ හිඟුම් හරහා	(1,191,507)	(5,926,592)
වර්ෂය තුළ වෙන්කිරීම් / (ආපසු හැරවීම) අනෙකුත් විස්තීරණ ආදායම් හරහා	1,580,207	4,477,808
වර්ෂය අවසාන ශේෂය	(8,049,773)	(8,438,473)

විලම්භිත බදු ගණනය කිරීම සිදු කරනු ලැබුවේ ඉදිරියට ගෙන එන ලද ස්ථාවර වත්කම් වල වටිනාකම් අතර වෙනස්කම් මත සහ ව්‍යාජි වත්කම් වල ලියා හරින ලද බදු ප්‍රමාණය එක් එක් බදු කල යුතු කාර්යයන් විශ්ලේෂණය කිරීමෙනි

බදු ක්‍රියාකාරකම් වල සංසන්දනාත්මක මූල්‍ය තත්වය පහත ප්‍රකාශනයේ දක්වා ඇති

	2018 රු. ශත	2017 රු. ශත
සෙමින් අලෙවි වන තොග සඳහා වෙන්කිරීම්	(3,255,069)	(744,677)
අඩමාණ ණය සඳහා වෙන්කිරීම්	(2,247,072)	(3,196,804)
විශ්‍රාමික ප්‍රතිලාභ වගකීම්	(6,628,602)	(6,780,914)
බදු අරමුණ සඳහා ත්වරිත ක්‍ෂය	4,080,970	2,283,922
	(8,049,773)	(8,438,473)

සටහන 19-කෙටි කාලීන ණය

	2018 රු. ශත	2017 රු. ශත
දිගු කාලීන වගකීම්		
කෙටි කාලීන ණය - මහජන බැංකුව	48,182,000	63,806,000
කෙටිකාලීන ණය - සම්පත් බැංකුව- කල්බදු	9,584,780	34,584,380
	57,766,780	98,390,380
දිගු කාලීන වගකීම්		
කෙටි කාලීන ණය - මහජන බැංකුව	15,624,000	15,624,000
කෙටිකාලීන ණය - සම්පත් බැංකුව- කල්බදු	24,999,600	24,999,600
	40,623,600	40,623,600
කෙටි කාලීන වගකීම්		
කෙටි කාලීන ණය - මහජන බැංකුව	350,107,546	366,211,533.83
කෙටිකාලීන ණය - සම්පත් බැංකුව	340,847,314	341,344,253.42
කෙටිකාලීන ණය ජාතික සංවර්ධන බැංකුව	144,496,916	3,964,400
කෙටි කාලීන ණය - ලංකා බැංකුව -1060/8859546	-	-
	835,451,776	711,520,187.25
	876,075,376	752,143,787.25
දිගු කාලීන හා කෙටි කාලීන ණය එකතුව	933,842,156	850,534,167.25

මූල්‍ය වාර්තා සඳහා සටහන්

සටහන 20 - වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ

	2017/2018 රු. ශත	2016/2017 රු. ශත
වෙළඳ ණය හිමියෝ	563,476,351	489,020,178
විදේශ ආනයන වගකීම	112,322,682	97,473,145
ජාතිය ගොඩනැගීමේ බද්ද	1,989,486	2,709,814
උපචිත වියදම්	38,610,801	49,610,322
ගෙවිය යුතු එකතු කල අගය මත බදු	14,636,240	11,131,575
පීවීඩ ණය හිමියෝ	1,638,548	511,777
විගණන ශාස්තූ	453,920	226,960
ආරක්ෂක තැන්පත්- ජාතික ඉතිරි කිරීමේ බැංකුව	1,031,266	1,036,965
සේවක අර්ථසාධක අරමුදල	3,588,728	3,439,185
සේවක භාරකාර අරමුදල	430,647	413,555
කාර්යාලීය සේවක ණය වැටුප් බැංකුගත කිරීම් ආදිය	781,065	796,485
වැටුප් අඩුකිරීම්	617,580	501,184
වැටුප් අඩුකිරීම් - සේවක සහ වෙනත්	57,244	101,529
කාර්යය මණ්ඩලය සඳහා සහන ඇති කිරීමේ අරමුදල	488,105	488,105
ඒ .බී.සී ට්‍රේඩ් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්	1,041,629	1,041,629
සාලා වින්ට්‍රයිසස්	95,507	127,055
අඩාන්සේ (පුද්ගලික) සමාගම	1,920,661	1,920,661
ලාභාංශ බදු	972,259	-
ගෙවිය යුතු ටෙන්ඩර් තැන්පතු	5,000	-
ස්කූප් බැටරි පාලන ගිණුම	115,200	9,350
එටිසලාට් ණය කාඩ්පත්	748*683	748*683
නොමිලේ හිකුත් කරණ භාණ්ඩ පාලන ගිණුම	1,004,115	829,163
මුද්දර ආවරණ මුදල	32,650	30,075
කුලී සිත්තක්කර අත්තිකාරම්	167,984	354,816
මුද්දර බදු ගෙවියයුතු ගිණුම	-	3,540
කුලී සිත්තක්කර ණය හිමියෝ	13,500	344,247
ණය කාඩ්පත් හිමියාගෙන් මුදල් ලැබීම්	-	830,398
වසර අවසානයේ වෙළඳාම් පුවර්ධනය සඳහා මුදල් ලැබීම්	5,054,907	1,690,656
ලැබිය යුතු මුදල් - යාපනය පුද්ගලිකාගාරය	358,568	-
අලුත්වැඩියා වියදම් සඳහා අරමුදල් ගිණුම	-	246,860
ගෙවිය යුතු කල්බදු රක්ෂණ වාරික	56,098	56,098
මුද්දර බදු ගෙවියයුතු ගිණුම	3,090	-
ස්ටැෆ් මෝටර්ස්	28,000	28,000
රඳවා ගැනීම්	2,098,458	1,181,093
සේවා ගිවිසුම් මත රඳවා ගැනීම්	421@127	175@810
සයන්ටර් ආයතනය	(2,031,125)	56,000
	752,228,973	666,304,515

මූල්‍ය වාර්තා සඳහා සටහන්

සටහන 21 - බැංකු අයිරාව

	2017/2018 රු. ශත	2016/2017 රු. ශත
මහජන බැංකුව (ගිණුම් අංකය-004100120210918)	380,942,013	299,836,278
සම්පත් බැංකුව(තීරු බදු රහිත) ගිණුම් අංක 002930006974	10,826,465	23,041,483
NDB බැංකුව : ගිණුම් අංක - 101000160408	9,447,240	7,305,226
	401,215,719	330,182,987

සටහන 22 - සම්බන්ධිත පාර්ශව සමඟ ගනුදෙනු

අ) ප්‍රධාන කළමනාකරණ පාර්ශව සමඟ ගනුදෙනු

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 24 සම්බන්ධිත වාර්තාව ප්‍රධාන කළමනාකාරිත්වය යනුවෙන් දක්වා ඇත්තේ ආයතනයේ බලතල සහ වගකීම් වලට යටත් වන ආයතනයේ සැලසුම්කරණය. අධීක්ෂණය සහ පාලනය කරනු ලබන පාර්ශවයන් වන අතර අධ්‍යක්ෂක මණ්ඩලය (විධායක නිලධාරීන්, අධ්‍යක්ෂකවරුන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයන්) පාර්ශව ආයතනයේ ප්‍රධාන කළමනාකාරිත්ව සේවා මණ්ඩලය වේ

(i) අධ්‍යක්ෂක වරුන් සඳහා ණය ලබා දීම්

කිසිදු ණය මුදලක් ආයතනය අධ්‍යක්ෂක වරුන්ට ලබා දී නොමැත.

(ii) ආයතනයේ ප්‍රධාන කළමනාකාරිත්වය සමඟ අනෙකුත් ගනුදෙනු

වෙනත් කිසිදු ගනුදෙනුවක් ප්‍රධාන කළමනාකාරිත්වය සමඟ නොමැත. එය මූල්‍ය ප්‍රකාශන වල සටහන් 23 (අ) හි හෙලි දරවී කර ඇත.

සටහන 23 - ප්‍රාග්ධන වගකීම්

2018 මාර්තු 31 දිනට කිසිදු ප්‍රාග්ධන වගකීමක් අධ්‍යක්ෂක මණ්ඩලය අනුමත කර නැත.

සටහන 24 - ශේෂ පත්‍රයෙන් පසු සිදු වූ සිදුවීම්

ශේෂ පත්‍ර දිනට පසු හො.100, නවමි මාවත, කොළඹ 02 දරණ STC ප්‍රධාන කාර්යාලය තාරණේපිටි ආර්ථික මධ්‍යස්ථානය වෙතට මාරු කිරීම සම්බන්ධව

සටහන 25 - සංසන්දනාත්මක තොරතුරු

සංසන්දනාත්මක තොරතුරු සැසඳීම සඳහා ශේෂයන් පසුගිය වර්ෂයෙන් ලබාගෙන ඇති අතර අවශ්‍ය විටදී නැවත වර්ගීකරණය කොට මෙම වර්ෂය සටහන් කර දක්වා ඇත.

හො. 100,නවමි මාවතහි කොළඹ 02 දරණ STC ප්‍රධාන කාර්යාලය පිහිටි ප්‍රදේශය වර්ථමානයේ මෙහා පොලිස් පාතික ව්‍යාපෘතිය යටතේ වෙන්කර ඇති ප්‍රදේශයට අයත් වන අතර STC කළමනාකාරිත්වය විසින් ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තාරණේපිටි ආර්ථික මධ්‍යස්ථානයේ කුලී පදනම මත ලබා ගෙන ඇති ප්‍රදර්ශනාගාර පරිශ්‍රයේ දැනට භාවිතයට ගෙන නොමැති ප්‍රදේශය වෙත රැගෙන යාමට අදහස් කර ඇත. මෙම ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය සඳහා දැනටමත් මාසික බදු කුලියක් ගෙවනු ලබයි. කෙසේ වෙතත් නව සංවර්ධන කටයුතු සිදුවූ පසු ආයතනයේ ඉඩම් සහ ගොඩනැගිලි නැවත ප්‍රකාශණය කර STC ශේෂ පත්‍රයේ පෙන්නුම් කරනු ලැබේ.

මූල්‍ය වාර්තා සඳහා සටහන්

සටහන 26- මූල්‍ය අවදානම් කළමනාකරණය

දළ විශ්ලේෂණය.

පහත සඳහන් මූල්‍යමය මෙවලම් මඟින් ආයතනය මුණපාන මූල්‍යමය අවදානම් අනාවරණය කරනු ලබයි.

- 1) ණය අවදානම.
- 2) ද්‍රවශීලතා අවදානම.
- 3) වෙළඳපොළ අවදානම (විනිමය අනුපාත සහ පොළී අනුපාත වෙනස්වීමේ අවදානම ඇතුළුව.)

මෙම සටහන මඟින් ඉදිරිපත් කරනුයේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක තොරතුරු විකිණි එක අනාවරණය කිරීම වන අතර ආයතනයේ පරමාර්ථ, ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි පිලිබඳව ගුණාත්මක සහ ප්‍රමාණාත්මක තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධවයි.

අවදානම් කළමනාකරණ රාමුව

ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය කළමනාකරණ රාමුව පිහිටුවීම හා අධීක්ෂණය සඳහා සමස්ථ වශයෙන් වගකීමට බැඳී සිටී. ආයතනයේ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති, සමාගම

ණය අවදානම.

ණය ලබාගත් ආයතන ණය ගෙවීම පැහැර හැරිය විට ආයතනයේ ලැබීම් අවපාත වේ. මෙහිදී ආයතනය වෙත ලැබෙන ආදායම් මග හැරියාමේදී සිදුවන පාඩුව ණය අවදානම වේ.

ද්‍රවශීලතා අවදානම.

ද්‍රවශීලතා අවදානම යනු මූල්‍ය ආයතනය විසින් අන් අයට මුදල් ගෙවීමේදී ද්‍රවශීලී මුදල් නොමැතිවීම නිසා ඇතිවන අවහිරතාවයයි. මෙහිදී මූල්‍ය හානියක් නොවන පරිදි අදාළ ගෙවීම් සිදුකිරීමට ආයතනය සතුව මුදල් නොමැති විම ආයතනයේ පිලිගැනීමට හානියක් වන බැවින් ආයතනය සතුව ප්‍රමාණවත් ද්‍රවශීලී මුදල් ලබාගත යුතුය.

ද්‍රවශීලතා අවදානම මිණුම්කරණය සඳහා ආයතනය මෙහෙයුම් මුදල් ප්‍රවාහය, මුදල් සහ මුදල් වලට සමාන දෑ සහ මූල්‍ය ආයතන සඳහා තබා ඇති ඇපකරුවන් පිළිබඳව සැලකිල්ල ගොනුකල යුතුය.

වෙළඳපොළ අවදානම

වෙළඳපොළ අවදානම යනු වෙළඳපොළ මිල ගනන්, විනිමය අනුපාත, පොළී අනුපාත යනාදිය වෙනස් වීම ආයතනයේ ආදායමට බලපාන ආකාරය වේ. වෙළඳපොළ අවදානම් කළමනාකරණය කිරීමේ පරමාර්ථය ආයතනයට බලපාන වෙළඳපොළ අවදානම් අවම කර ගැනීමයි.

පොළී අනුපාත අවදානම

වෙළඳපොළේ පොළී අනුපාත විචලන වීම මූල්‍ය ආයතන විසින් ලබාදී ඇති ණය පොළී වෙනස්වීමට බලපායි. මෙහිදී මූල්‍ය ආයතනය ණයදීම සහ ණය ලබාගැනීම අතර මූල්‍ය තත්වය මඟින් අදාළ තත්වය කළමනාකරණය කරගත යුතුය. කෙසේ වෙතත් දීර්ගකාලීන විචලන අනුපාත මත ලබා ගැනීම් හෝ තැන්පත් කිරීම් මඟින් ආයතනයට අවදානමක් ඇති වේ.

